

සෞඛ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලේඛි
සுகாதාර அமைச்சு
இலங்கை திரிபோஷ கம்பனி
Ministry of Health
Sri Lanka Thriposha Ltd.



துபෝஷ
THRIPOSHA
திரிபோஷ
A SRI LANKA FORTIFIED FOOD PROGRAMME OF
THE MINISTRY OF HEALTHCARE & NUTRITION

2013

වාර්ෂික වාර්තාව
ஆண்டறிக்கை
Annual Report

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වාර්ෂික වාර්තාව - 2013

පෙළගැස්ම	පිටුව
1. අපගේ දැක්ම/ මෙහෙවර	01-02
2. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපතිතුමාගේ පණිවිඩය	03-04
3. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය	05
4. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම කෙටියෙන් හඳුනා ගනිමු	06
5. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ විගණන හා කළමනාකරන කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු	07
6. ත්‍රිපෝෂ ආයතනයේ ඉතිහාසය හා වර්තමාන ප්‍රගතිය	08-09
7. මානව සම්පත් විශ්ලේෂණය	10-11
8. ලියාපදිංචි සැපයුම්කරුවන් පිළිබඳ විස්තර	12
9. නිෂ්පාදන තොරතුරු හා අපේක්ෂිත ඉලක්ක	13-17
10. ත්‍රිපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ තොරතුරු	18-26
11. නිෂ්පාදනය හඳුන්වාදීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය	27-30
12. 2013 වර්ෂය තුළ අත් කරගත් ජයග්‍රහණ හා මුහුණ දීමට සිදු වූ ගැටළු	31-32
13. ස්තූතිය	33
14. විගණන වාර්තාව සහ අවසන් ගිණුම්	34-60
15. කළමනාකරන ලිපිය	61-70

අපගේ දැක්ම

ශ්‍රී ලාංකේය පොදු ජනතාව

මන්දපෝෂණයෙන් තොර

සෞභාග්‍යමත් අභිමානවත්

නිරෝගිමත් පෝෂිත

ජාතියක් බවට පත් කිරීම

අපගේ මෙහෙවර

ආශ්චර්ය සපිරි හෙට දවස ලෝකය දිනවන
අප මාතෘ භූමියෙහි
සෞභාග්‍යමත්, තෙදවත්, ගුණවත්
ශ්‍රී ලාංකේය ජාතික අනාගතය උදෙසා
රාජ්‍ය භාණ්ඩාගාරයේ අනු දැනුමැතිව
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සභාය, අධීක්ෂණය පරිපූර්ණව,
ස්වදේශීය ගොවියා බලසතු කරන
සැපයුම්කාරක බලමුළු සවි ගන්වා
උසස් නියමානුකූල ප්‍රමිති ගුණ පෝෂිත
ත්‍රිපෝෂ අතුරු ආහාරය
මනාව සෞඛ්‍ය ආරක්ෂිතව සාදවා, අසුරා, නිමවා,
සුවගුණ අපේක්ෂිත
ප්‍රතිලාභි ජන හිත සුව පිණිස ම
අඛණ්ඩව සපයා ප්‍රදානය කිරීම ද
සම්භාව්‍ය සේවා අභිමානයෙන් අප කැප වූ
මහ ක්‍රියාත්මක මෙහෙයුමකින්
දේශය ද * විශ්වය ද
ජය ගන්නා
යහපත් ත්‍රිපෝෂ පවුලක් වීම ද
විශ්වවිද්‍ය සෞඛ්‍ය දර්ශක ඉලක්ක සපුරන
සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකේය ජාතියක පැවැත්ම
පිණිස විශිෂ්ඨ ලෙස කැපවූ ද
පළමු හා එකම දේශීය සමාගම වීම

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි සභාපති තුමාගේ පත්‍රිකාව



වේගවත් ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කොට ගනිමින්, ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍යයක් කරා යන ගමනේ දී, එකී රාජ්‍යය ගොඩනැගීම සඳහා නිරෝගී සක්‍රීය ශ්‍රම බලකායක් අවශ්‍ය වේ. මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සාර්ථක ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියක් නිර්මාණය කිරීමේ වැදගත්කම රජය තුළින් තහවුරු කර ඇත. රටක ආර්ථික සංවර්ධනය උදෙසා අතිශය වැදගත්වන නිරෝගී ශ්‍රම බලකායක් ගොඩනැගීම පිණිස, මෙලොව එලිය දකින බිලිදා තම මව් කුසේ සිටම අවශ්‍ය පෝෂණය ලබමින් නිරෝගීව වැඩීම අත්‍යවශ්‍ය වූවකි. මව් කුස තුළ වැඩෙන දරුවාට මෙන් ම, මව් කුසෙන් බිහි වූ බිලිදාට ද, අවශ්‍ය පෝෂණය ලබා දී නිරෝගී ජන සමාජයක් වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා අනුග්‍රහය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් ලැබ, එම කාර්යභාර ඉටු කිරීමේ සක්‍රීය දායකත්වය ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය විසින් දරනු ඇත.

පෝෂණයෙන් පිරි නිරෝගී පුද්ගලයෙකු වීමට මිනිසා තම මව් කුස තුළ දී මෙන් ම, උපතේ පටන් ද, ඔහුට අවශ්‍ය පෝෂණ ශක්තිය ලබා තිබිය යුතු ය. මෙම වගකීම ඉටු කොට නිරෝගී ජාතියක් රටට දයාද කරනු පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියක් ලෙසින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය ශ්‍රී ලංකාවේ සතරදිග් භාගයේ වෙසෙන්නා වූ ලක්ෂ 10ක තරම්වන ප්‍රතිලාභී ජනතාවක් උදෙසා මාසිකව ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. මේ අනුව ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, කුඩා දරුවන් වැනි ප්‍රතිලාභීන් උදෙසා පෝෂණ සපිරි ත්‍රිපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව සැපයීමේ මහඟු කාර්යය ත්‍රිපෝෂ ආයතනය විසින් ඉටු කරනු ලැබේ.

මෙම මහඟු ව්‍යාපෘතිය වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 1500ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය විසින් සපයයි. ඉතා සංවේදී ප්‍රතිලාභීන් කණ්ඩායමක් වෙනුවෙන් පෝෂණදායී අතිරේක ආහාරයක් ලෙසින් ත්‍රිපෝෂ ලබා දීම සිදුවන බැවින්, එය ඉතා සුපරීක්ෂාකාරීව නියමිත ප්‍රමිතීන්ට අනුගතව සිදුවීමට අප ආයතනය සුවිශේෂී වෙහෙසක් දරයි. අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ සිට ත්‍රිපෝෂ ආහාරයක් අයුරින් බෙදා හරින අවස්ථාව දක්වා නිරතුරු පරීක්ෂාවන් යටතේ පිරිසිදුව ද, තත්ත්ව පාලන ක්‍රියාවලීන් යටතේ ද, එය නිපදවීමට වග බලාගනු ඇත. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යවන බඩඉරිඟු හා සෝයා බෝංචි සපයනු ලබන්නේ ඒවා වගා කරනු ලබන ප්‍රදේශවලට අයත් ගොවි සංවිධාන විසිනි. ප්‍රදේශයේ ගොවීන්ගෙන් ඔවුන් එම අමුද්‍රව්‍ය මිල දී ගනු ලැබේ. මෙම අමුද්‍රව්‍ය සඳහා මුදල් අමාත්‍යාංශයේ ද මැදිහත්වීම මත සහතික මිලක් නියම කරනු ලැබේ. එම සහතික මිල යටතේ ත්‍රිපෝෂ ආයතනය විසින් සැපයුම්කරුවන්ගෙන් ඒවා මිල දී ගනු ලබයි. එහෙත් සෞඛ්‍ය අමාත්‍ය ගරු මෙහිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත සෝයා බෝංචි හා බඩඉරිඟු ඉහත කී සහතික මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ මිල දී ගැනීමට මා විසින් ක්‍රියාකරන ලදී.

තවද, මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අයත් ප්‍රදේශවල ගොවින්නන් ද, සැලකිය යුතු ප්‍රමාණයක් මෙකී අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ හැකියාව ලැබුණි. සහතික මිලටත් වඩා අඩු මිල ගණන් යටතේ බඩඉරිඟු හා සෝයා බෝංචි මිල දී ගැනීමට හැකි වීමෙන් රජයට සැලකිය යුතු මුදලක් ඉතිරි කර දීමට අපට හැකියාව ලැබුණි.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සම්බන්ධයෙන් 2013 වර්ෂයේ වාර්තාගත ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට අපට හැකි විය. මේ දක්වා පැවැති නිෂ්පාදන වාර්තා බිඳහෙලමින්, 2013 ජූලි මාසයේ දෛනික ත්‍රිපෝෂ නිෂ්පාදනය ත්‍රිපෝෂ පැකට් 83,130ක් දක්වා ඉහළ නැංවීමට හැකිවීම ගැන මහත් සේ සතුටු වෙමි. පෙර වැඩිම නිෂ්පාදන මට්ටම පැවතියේ දෛනික ත්‍රිපෝෂ පැකට් 56,000ක පමණ වූ ප්‍රමාණයකි. මීට පෙර වැඩිම නිෂ්පාදනය වාර්තා වූයේ, 2011 වසරේ ඔක්තෝබර් මාසයේ ය. එම මාසයේ නිෂ්පාදිත ත්‍රිපෝෂ පැකට් ප්‍රමාණය 1,707,390කි. 2013 ජූලි මාසයේ නිෂ්පාදිත ත්‍රිපෝෂ නිෂ්පාදනය පැකට් 1,808,550 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වීම අප ලැබූ මහඟු ජයග්‍රහණයකි. 2013 වර්ෂය තුළ ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර කිහිපයක් අලුතින් ස්ථාපනය කිරීමේ හැකියාව ද ලැබුණි. එසේම සේවක මහත්ම, මහත්මීන් තම කාර්යයන් දැඩි කැපවීමකින් හා උද්යෝගයකින් යුතුව ඉටු කළ වග ද, මෙහිලා සඳහන් කරනුයේ සතුටිනි. මෙම උද්යෝගිමත් හා කාර්යක්ෂම බව තවදුරටත් වර්ධනය කොට නිෂ්පාදන තව තවත් ඉහළ නංවා, අතිරික්ත නිෂ්පාදන වෙළඳපොළට යැවීම කෙරෙහි අපගේ අවධානය යොමු වී ඇත. එවිට ත්‍රිපෝෂ ආයතනය ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්වීමට කිසිදු අවහිරයක් නොවනු ඇත.

සේවක සුබසිද්ධිය උදෙසා මෙම වසර තුළ විවිධ කාර්යයන් ඉටු කරන ලදී. ගොඩනැගිලි ආදිය නවීකරණය කොට ප්‍රියමනාප සේවා ස්ථානයක් බවට පත් කිරීමත්, සේවක දිරි දීමනා, නිවාස ණය ආදිය ලබා දීමේ දී සේවකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත්, මෙම වසර තුළ සිදු විය. ඉදිරි වසරවල් සඳහා සැලසුම් සහගත ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය ලාභ ලබන ආදර්ශමත් රාජ්‍ය ආයතනයක් ලෙසින් පෙරට යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා වෙහෙසෙන්නෙමු. මෙම ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය සපයන සෑම සියලු ම පුද්ගලයින් හා අංශ වෙත ගෞරව ප්‍රණාම හක්නිය පළ කර සිටිමි. විශේෂයෙන් ම, සෞඛ්‍ය අමාත්‍ය ගරු මෙහිතිපාල සිරිසේන මැතිතුමා විසින් ලබා දුන් උපදෙස් හා මග පෙන්වීම කෙරෙහි අපගේ ගෞරව ස්තූතිය පුද කරන්නෙමු. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ ගරු ලලිත් දිසානායක මැතිතුමාගෙන් ලද සුවිශේෂී සහාය අප සැම අගය කරන්නෙමු. සෞඛ්‍ය ලේකම්, වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමා ඇතුළු මුළු මහත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවය පිරිනමමු.

ත්‍රිපෝෂ නිපදවීමට අවශ්‍ය සෝයා බෝංචි හා බඩඉරිඟු නිපදවීම සඳහා දහඩිය වගුරුවන අපගේ දේශීය ගොවි මහතන්ට ද, ඒවා සපයන සැපයුම්කරුවන්ට ද ස්තූතිය පිරිනමමු. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ කළමනාකාරිත්වය දරමින්, අවංක හැඟුමින් නිරතුරු ක්‍රියාකරන අධ්‍යක්ෂ මණ්ඩලයට ද, අප සැමගේ ගෞරව ස්තූතිය හිමි විය යුතු ය. අවසන් වශයෙන් ආයතනයේ දියුණුව වෙනුවෙන් ද, නිෂ්පාදන කාර්යයන් මැනවින් පවත්වාගෙන යෑම ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ සෑම තරාතිරමකටම අයත් සමස්ත කාර්ය මණ්ඩලයටම තම කාර්යයන් ප්‍රශස්තව ඉටුකිරීම උදෙසා මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

කිරාන් අනපත්තු
සභාපති
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් අධ්‍යක්ෂ මණ්ඩලය - 2013

- සභාපති, කිරාන් අනපත්තු මහතා
- අධ්‍යක්ෂ, වෛද්‍ය පාලිත ගුණරත්න මහිපාල මහතා
(සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්)
- අධ්‍යක්ෂිකා, වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය
(අධ්‍යක්ෂිකා පෝෂණ සම්බන්ධීකරණ අංශය)
සෞඛ්‍ය අමාත්‍යාංශය
- අධ්‍යක්ෂිකා, ඒ.ආර්. අහමඩ් මහත්මිය
(හිනි නිලධාරිණි) සෞඛ්‍ය අමාත්‍යාංශය
- අධ්‍යක්ෂිකා, ආචාර්ය ජානකී ගුණරත්න මහත්මිය
(කාර්මික තාක්ෂණ ආයතන ප්‍රධානි)
- අධ්‍යක්ෂිකා, මහාචාර්ය දීපති සමරගේ මහත්මිය
(ලමා රෝග විශේෂඥ)
- අධ්‍යක්ෂිකා, රෝස් මේරි ඔල්ගා මහත්මිය
(අධ්‍යක්ෂිකා - ජාතික අය වැය)
- ඩී. ඒ. ඩබ්ලිව්. චනිගසුරිය මහතා
නිරීක්ෂක
(ප්‍රධාන ගණකාධිකාරී) - සෞඛ්‍ය අමාත්‍යාංශය
- තනුජා ප්‍රියදර්ශනී අල්විස් මහත්මිය
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

ත්‍රිපෝෂ ආයතනය කෙටියෙන් හඳුනා ගනිමු

- ලිපිනය - ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්, තැ.පෙ. 17
මිගමුව පාර, කපුවත්ත, පා-ඇල
- දුරකථන - 0112 - 236588
0112 - 237418
0112 - 233451
- ෆැක්ස් අංකය - 0112 - 237363
- ඊ-මේල් ලිපිනය - thriposha@gmail.com
- අමාත්‍යාංශය - සෞඛ්‍ය අමාත්‍යාංශය
- ආයතනයේ ස්වභාවය - සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි
- සමාගම් ලියාපදිංචි අංකය - PB /3873
- ප්‍රධාන නිෂ්පාදනය - පෝෂණ ගුණයෙන් හා සෞඛ්‍යයෙන් පිරිපුන් ත්‍රිපෝෂ අතිරේක ආහාරය
- බෙදා හැරීමේ මධ්‍යස්ථාන - * දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන
* වතු
* පරිවාස හා ළමා රක්ෂණ මධ්‍යස්ථාන
- බෙදා හරිනු ලබන ආකාරය - දුම්රිය වැගන් හා ලොරි රථ මගින්
- ප්‍රතිලාභීන් - * සියලු ම ගර්භනී මව්වරුන්
* කිරිදෙන මව්වරුන්
* පෝෂණ අවශ්‍යතා සහිත ළමුන්
* ඇතැම් රෝගීන්
- මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව - දශ ලක්ෂයකට ආසන්නය
- බැංකුකරුවන් - ලංකා බැංකුව
- විගණනකරුවන් - කපිල රත්නසිංහ සහ සමාගම
(වරලත් ගණකාධිකාරීවරු)
7/3A, ශ්‍රී දේවානන්ද පාර
නාවින්න, මහරගම

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි විගණන හා කළමනාකරණ කමිටුව - 2013

- කේ.ඩී.ආර්.මල්ගා මිය
සභාපති - විගණන කළමනාකරණ කමිටුව
අධ්‍යක්ෂිකා - ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
(අධ්‍යක්ෂිකා -ජාතික අය-වැය දෙපාර්තමේන්තුව)
- මහාචාර්ය දීප්ති කුමුදුනි සමරගේ මිය
සාමාජික - විගණන කළමනාකරණ කමිටුව
අධ්‍යක්ෂිකා - ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- ඩී. ඒ. ඩබ්ලිව්. වනිගසුරිය මහතා
නිරීක්ෂක - ප්‍රධාන ගණකාධිකාරී
සෞඛ්‍ය අමාත්‍යාංශය
- රාණි ප්‍රනාන්දු මිය
නිරීක්ෂක - අභ්‍යන්තර විගණක
සෞඛ්‍ය අමාත්‍යාංශය

- නීතිඥ තනුසූ පී. අල්විස් මිය
අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- නිශාන්ත හේවාගම මිය
මූල්‍ය කළමනාකරු
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- ආර්.එම්.එන්.කේ.බී. රත්නසිංහ මිය
කපිල රත්නසිංහ සහ සමාගම
බාහිර විගණක
- එල්.ජේ.එස්. ජේමවන්දු මිය
අභ්‍යන්තර විගණක
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් කැඳවුම්කරු

ප්‍රධාන ප්‍රසම්පාදන කමිටුව
(රුපියල් මිලියන 50 දක්වා)

- සභාපති
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
සෞඛ්‍ය අමාත්‍යාංශය
- ප්‍රධාන ගණකාධිකාරී
ධීවර අමාත්‍යාංශය

සුළු ප්‍රසම්පාදන කමිටුව
(රුපියල් මිලියන 02 දක්වා)

- සභාපති
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මෙහෙයුම්)
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම
- ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මානව සම්පත් හා නීති)
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම

ත්‍රිපෝෂ ආයතනයේ ඉතිහාසය හා වර්තමාන ප්‍රගතිය

ත්‍රිපෝෂ ආයතනය අප රටේ ආරම්භ වී වසර 40ක් තරම් කාලයක් ගෙවී ගොස් ඇත. බඩඉරිඟු හා සෝයා යන ප්‍රධාන ධාන්‍ය වර්ග සමග ඇමරිකාවෙන් ගෙන්වන ලද (NFDM) මේද රහිත වියළි කිරි පිටි මිශ්‍රණයෙන් යුතුව ත්‍රිපෝෂ නිෂ්පාදනය මුලින්ම ආරම්භ වූයේ 1973 වර්ෂයේදී ය. ඇමරිකාවේ කෙයා (CARE) සංවිධානයේ ආධාර යටතේ එය සිදු විය. ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය මේ සඳහා ලැබුණි. ත්‍රිපෝෂ ආයතනයේ කළමනාකරණ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට 1976 වර්ෂයේ දී පැවරුණි. කළමනාකරණ කාර්යයන් සඳහා ටෙන්ඩර් කැඳවන ලද අතර, ඒ සඳහා ලංකා දුමකොළ සමාගම තෝරා ගනු ලැබී ය. එතැන් සිට 2010 වර්ෂය දක්වා ම මෙහි පාලන කටයුතු ලංකා දුමකොළ සමාගම විසින් සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දායකත්වය වඩාත් ළං කරමින් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ නඩත්තු වියදම් ප්‍රතිපූර්ණය කිරීමේ කටයුතු 1987 වර්ෂයේ සිට සිදු විය. එමෙන්ම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව සතු භූමි භාගය යන්ත්‍රෝපකරණ හා අනෙකුත් සම්පත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විය.

රටේ මන්දපෝෂණය තුරන් කරලීමේ ජාතික වැඩසටහන වඩාත් බලගතු කිරීමේ අරමුණින් ත්‍රිපෝෂ ආයතනය රජයට පවරාගෙන එහි නිෂ්පාදන වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමු විය. සෞඛ්‍ය අමාත්‍ය ගරු මෙහිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු 2010.09.17 දින සිට රජය සතු පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙසින් මෙම ත්‍රිපෝෂ ආයතනය ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්ඩ් නමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත විය. අංක පී.බී./3873 යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයක් ලෙසින් සමාගම රෙජිස්ටාර්වරයා යටතේ නව සමාගම ලියා පදිංචි කරන ලදී. ඉන්පසු 2011.01.07 දින සිට සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත නව කළමනාකරණ මණ්ඩලයක් යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි කටයුතු ආරම්භ විය.

නිෂ්පාදන ප්‍රගතිය

2011 වර්ෂයේ රජයට පවරා ගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ ත්‍රිපෝෂ ලැබීමට හිමිකම ඇති සම්පූර්ණ මසක ප්‍රතිලාභීන් සංඛ්‍යාව 928,000ක් වේ. මෙම ප්‍රතිලාභීන්,

- සියලු ම ගර්භනී මව්වරුන්
- සියලු ම කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වනතුරු)
- මන්ද පෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් සහ අවුරුදු 05ට අඩු පෙර පාසල ළදරුවන්
- බර අනුව ළමා වර්ධක සටහනේ 3වන ශතක රේඛාවට පහළින් සිටින ළමුන්
- ඉහත කාණ්ඩයට අයත් රෝහල්ගත රෝගීන් යන අයගෙන් සමන්විත වේ.

ඉහත කී ත්‍රිපෝෂ ප්‍රතිලාභීන් වෙත සම්පූර්ණයෙන් මසකට අවශ්‍ය ත්‍රිපෝෂ සැපයීමට මසකට ත්‍රිපෝෂ මෙ.ටො. 1,392ක් නිෂ්පාදනය කළ යුතු වේ. 2010 සැප්තැම්බර් මාසය දක්වා ත්‍රිපෝෂ ආයතනය රජයට පවරා ගැනීමට පෙර මසක නිෂ්පාදනය මෙ.ටො. 1,000ක් විය. 2010 සැප්තැම්බර් මස සමාගම රජයට පවරා ගැනීමත් සමග නිෂ්පාදනයේ විශාල වැඩිවීමක් සිදු විය. නවීන යන්ත්‍රසූත්‍ර ස්ථාපනය හා සේවක දිරි ගැන්වීම් ආදිය මෙම නිෂ්පාදන ඉහළ යාමට හේතු විය. ඒ අනුව 2011 නොවැම්බර් මාසය වන විට මසක නිෂ්පාදනය මෙ.ටො. 1,300ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ අතර, එය සම්පූර්ණ අවශ්‍යතාවයේ ප්‍රතිශතයක් ලෙසින් 94%කි.

දිවයිනේ 928,000ක් වූ සම්පූර්ණ ප්‍රතිලාභී අවශ්‍යතාවය සපුරාලීමට එනම් 100%ක ප්‍රතිශතයක් කරා ළඟා වීමට තවත් අවශ්‍යව පැවැතියේ මෙ.ටො. 92ක් පමණි. යුද්ධය නිම වීම නිසා සංවර්ධනයවන ප්‍රදේශවල ප්‍රතිලාභීන් ද ගණනය කිරීමෙන් පසු 2014 වර්ෂයේ මාසික ප්‍රතිලාභී සංඛ්‍යාව මිලියන 1.3ක් බවට ගණන් බලා ඇති අතර, ඒ සඳහා මසක නිෂ්පාදන අවශ්‍යතාවය මෙ.ටො. 1,950ක් වනු ඇත. මෙම අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම වාර්තමාන ඉලක්කය වේ. රජයේ වැඩපිළිවෙල යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදන අවශ්‍යතාවය 100%ක් කරා ළඟා වීමට 2014 වනවිට මිලියන 1.3ක් වූ සම්පූර්ණ ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය වන ත්‍රිපෝෂ මෙ.ටො. 1,950ක් නිෂ්පාදනය කිරීම ඉතා පහසු ඉලක්කයක් වනුයේ පහත සඳහන් වැඩි දියුණු කිරීම් මෙවනවිටත් නිම වෙමින් පවතින නිසා ය.

ඉලක්ක සපුරා ගැනීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙල

1. ලෝක ආහාර සංවිධානය මගින් ලබා දෙන ලද මිලියන 72ක් වටිනා යන්ත්‍ර කොටස් සවි කර, නිෂ්පාදන අඩාල වීමකින් තොරව පවත්වා ගෙන යෑම අරඹා තිබීම.
2. වසර 30ක් පැරණි අබලන්ව පැවති ත්‍රිපෝෂ බෙදා හැරීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයනු ලබන දුම්රිය මාර්ගය මිලියන 4ක වියදමින් අලුත්වැඩියා කිරීම.
3. ලෝක ආහාර සංවිධානය මගින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 5ක් වටිනා ඇසුරුම් යන්ත්‍ර ස්ථාපනය කොට එමගින් ඇසුරුම් කාර්යයන් වෙනුවෙන් කිරීම.
4. ත්‍රිපෝෂ සමාගම වෙනුවෙන් 2013 වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධන මුදලින් ඇසුරුම් නව යන්ත්‍රයක් ලබා ගැනීම.
5. කාර්ය පහසු කර ගැනීමත්, කාර්යක්ෂමතාවය වැඩි කිරීමත් සඳහා ෆෝක් ලිෆ්ට් යන්ත්‍රයක් මිල දී ගැනීම.
6. ත්‍රිපෝෂ නිෂ්පාදනය දෙගුණ කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරය විසින් සෘජුව ත්‍රිපෝෂ සමාගම වෙත රුපියල් මිලියන 141ක් ලබා දීමට එකඟ වී තිබීම සහ ඉන් මිලියන 70ක් මෙවනවිට වෙන් කර දී ඇති අතර, යන්ත්‍ර මිල දී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කිරීම.

නව යන්ත්‍රයුතු සවි කිරීමෙන් පසු ත්‍රිපෝෂ නිෂ්පාදනය දෙගුණ කිරීමට බලාපොරොත්තු වනු ඇත. ඉන් පසු 2014 වර්ෂයේ මිලියන 1.3 සම්පූර්ණ ප්‍රතිලාභීන් සංඛ්‍යාව වෙත ත්‍රිපෝෂ ලබා දීමට හැකි වනු ඇත. මුළු රටේ ම ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අවශ්‍ය ත්‍රිපෝෂ ලබා දී අතිරික්තය දේශීය වෙළඳපොළට නිකුත් කිරීම ආයතනයේ මිලුග ජයග්‍රාහී ඉලක්කය වනු ඇත.

මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත සේවා ගණන, තහවුරු හා අනුමත සේවක සංඛ්‍යාව

01.	පෝෂ්‍ය කළමනාකරුවන්		
	• පෝෂ්‍ය කළමනාකරු (මෙහෙයුම්)	01	
	• පෝෂ්‍ය කළමනාකරු (මානව සම්පත් හා නීති)	01	02
02.	මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්	01	
	• කළමනාකරු (ඉංජිනේරු හා නිෂ්පාදන සේවා)	01	
	• කළමනාකරු (තත්ත්ව පාලන)	01	03
	• කළමනාකරු (මුදල්)		
03.	කනිෂ්ඨ කළමනාකරුවන්		
	• බෙදාහැරීමේ නිලධාරී	01	
	• අභ්‍යන්තර විගණක නිලධාරී	01	
	• මුදල් නිලධාරී	01	
	• සැපයීමේ නිලධාරී	01	
	• ගුදමි ගබඩා නිලධාරී	01	
	• නිෂ්පාදන නිලධාරී	01	
	• පරිපාලන නිලධාරී	01	08
	• ගබඩා නිලධාරී		
			03
04.	කළමනාකරණ සහකාර (තාක්ෂණ)		
05.	කළමනාකරණ සහකාර (තාක්ෂණ නොවන)		13
06.	ප්‍රාථමික සේවා		
	ප්‍රාථමික සේවා (ශිල්පීය)		
	• රියදුරු	05	
	• විදුලි කාර්මික	03	08
	ප්‍රාථමික සේවා (අර්ධ ශිල්පීය)		
	• බොයිලරුකරුවන්	03	
	• පිටර්වරුන්	03	
	• ලේන් යන්ත්‍රකරුවන්	02	
	• යන්ත්‍ර ක්‍රියාකරු	22	
	• තත්ත්ව පරීක්ෂක	07	
	• ගිනි නිවීමේ උපස්ථායක	01	38
	ප්‍රාථමික සේවා (ශිල්පීය නොවන)		
	• උද්‍යානකරු	02	
	• කම්කරු/කාර්යාල සහායක	01	
	• සාමාන්‍ය කම්කරු	111	
	• කම්කරු පාලිකා	01	115
	එකතුව		190

අපගේ කණ්ඩායම සේවා අනුව විහිදී ඇති ආකාරය මෙසේ ය

▪ නිෂ්පාදනාගාරය

(කණ්ඩායමට ඇතුළත් පිරිස 170)

	<u>තනතුරු</u>	<u>සංඛ්‍යාව</u>
01. ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මෙහෙයුම්)		01
02. කළමනාකරු (ඉංජිනේරු සේවා හා නිෂ්පාදන)		01
03. කළමනාකරු (තත්ත්ව ආරක්ෂක)		01
04. කළමනාකරු (නිෂ්පාදන)		01
05. නිෂ්පාදන නිලධාරීන්		03
06. ගබඩා නිලධාරීන්		02
07. බෙදාහැරීමේ නිලධාරීන්		01
08. කළමනාකරණ සහාකාරවරුන්		07
09. විදුලි කාර්මිකයින්		03
10. ගිනි නිවීමේ උපස්ථායකයින්		01
11. තත්ත්ව පරීක්ෂකයින්		07
12. යන්ත්‍ර ක්‍රියාකරුවන්		22
13. ලේන් යන්ත්‍රකරුවන්		02
14. පීට්ටරුන්		03
15. බොයිලේරුකරුවන්		03
16. සාමාන්‍ය කම්කරුවන්		112

170

▪ පරිපාලන, ගිණුම් හා වෙනත් අංශ

(කණ්ඩායමට ඇතුළත් පිරිස 20)

	<u>තනතුරු</u>	<u>සංඛ්‍යාව</u>
01. ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මානව සම්පත් හා ගිනි)		01
02. කළමනාකරු (මුදල්)		01
03. මුදල් නිලධාරී		01
04. අභ්‍යන්තර විගණන නිලධාරී		01
05. පරිපාලන නිලධාරී		01
06. සැපයුම් නිලධාරී		01
07. කළමනාකරණ සහාකාරවරුන්		06
08. රියදුරුන්		05
09. කාර්යාල සහායක		01
10. උද්‍යානකරු		02

20

190

2013 වර්ෂයේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් ලියාපදිංචි කර ගන්නා සැපයුම්කරුවන් පිළිබඳ විස්තර

සෝයා බෝංචි හා බඩඉරිඟු

1. ගොවි මධ්‍යස්ථානය
මිගලෑව
නො: 367
03 මහල ඩැම විදිය
කොළඹ 12
2. ජනතා ඒකාබද්ධ ගොවි සමාගම
අනුරාධපුරය
නො: 17/10, ඔලියමුල්ල
වත්තල
3. ඒකාබද්ධ ගොවි සංවිධානය
අම්පාර
නො: 169, දුටුගැමුණු මාවත
පැලියගොඩ

4. කේ.එස්.ටී. එච්ඒ (ප්‍රයිවට්) ලිමිටඩ්
නො: 583
සාන්ත ජූඩ් මාවත
රිලවුල්ල
කඳාන
5. සී.අයි.සී. සීඩීස් (ප්‍රයිවට්) ලිමිටඩ්
නො : 205 1/1
ඩී.ආර්. විජේවර්ධන මාවත
කොළඹ 10

කිරි පිටි
මිල්කෝ සමාගම
නො: 45
නාවල පාර
නාරාහේන්පිට

විටමන්
ජේ.කේ. ට්‍රේඩ්ලින්ක් (ප්‍රයිවට්) ලිමිටඩ්
නො: 44
නලවතුගොඩ පාර
පිටකෝට්ටේ

බහිෂ් ලවණ
වික්‍රමරත්න පුද්ගලික සමාගම
නො: 231
ඩැම විදිය
කොළඹ 12


ක්‍රාර්ට් පෙපර්
සිලෝන් පෙපර් සැක්ස්
නො: 257
ගුණ්ඩි පාස් පාර
කොළඹ 14

පොලිතින්
ටර්ලයින් ලිමිටඩ්
නො: 188
හයිලෙවල් පාර
මීගොඩ


2009 වසරේ සිට 2013 වසර දක්වා ත්‍රිපෝෂ නිෂ්පාදනය මාස්ටර් බැගේස්වලින්

මාසය	2009	2010	2011	2012	2013
ජනවාරි	53,913	16,697	41,752	37,689	43,026
පෙබරවාරි	51,826	31,038	45,161	47,414	44,109
මාර්තු	50,942	29,693	48,028	47,198	44,701
අප්‍රේල්	12,013	16,291	37,573	30,336	22,018
මැයි	44,200	25,167	48,002	43,425	30,069
ජූනි	51,232	36,216	37,860	45,936	33,370
ජූලි	47,687	34,759	38,090	45,736	60,285
අගෝස්තු	48,273	30,890	47,810	47,236	55,429
සැප්තැම්බර්	50,696	42,190	50,428	44,645	58,712
ඔක්තෝබර්	32,252	47,765	56,913	48,009	49,958
නොවැම්බර්	33,840	49,361	51,026	15,308	42,348
දෙසැම්බර්	11,530	29,929	10,304	37,520	18,238
මාස්ටර් බැගේස්	488,404	389,996	512,947	490,452	502,263
මෙට්‍රික් ටොන්	10,989	8,775	11,541	11,035	11,300


2009 වර්ෂයේ ප්‍රස්ථාර ගත නිෂ්පාදන දත්ත



2010 වර්ෂයේ ප්‍රස්ථාර ගත නිෂ්පාදන දත්ත




2011 වර්ෂයේ ප්‍රස්ථාර ගත නිෂ්පාදන දත්ත




ඉතිහාසයේ ඉහළම නිෂ්පාදනයක් පැවති වසර 2011 වෙයි. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ වැඩිම නිෂ්පාදනය සිදුවිය.

2012 වර්ෂයේ ප්‍රස්තාර ගත නිෂ්පාදන දත්ත



2013 වර්ෂයේ ප්‍රස්තාර ගත නිෂ්පාදන දත්ත



ඉහත තොරතුරු අනුව වසර 40ක තරම් වන නිෂ්පාදන ඉතිහාසයේ වැඩිම දෛනික නිෂ්පාදනය 2013 ජූලි මාසයේ වාර්තාගත සිදුවීමක් ලෙසින් සටහන් වේ. එම නිෂ්පාදන ප්‍රමාණය ත්‍රිපෝෂ පැකට් 60,285කි.

2014 අපේක්ෂිත ඉලක්ක

දැනට ක්‍රියාත්මක වන බ්‍රෙඩ් ජනන වෙනුවට ඇන්ඩ්‍රොයිඩ් ජනන ස්ථානගත කිරීමෙන් ඉදිරියේ දී අතිරික්ත නිෂ්පාදනයක් ඇති කළ හැකිවන අතර, එම අතිරික්ත වෙළඳපොළට අලෙවි කිරීම ත්‍රිපෝෂ සමාගමේ කළමනාකාරිත්වයේ සහ සේවක මණ්ඩලයේ දෙවන ඉලක්කය වේ.

සේවක සුභ සාධනය ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් රැකියා සුරක්ෂිතතාවය සහ රාජ්‍ය රැකවරණය සහිත නව කළමනාකාරිත්වය පිළිබඳ වූ විශ්වාසය හේතු කොට ගෙන පැවති සේවක සංඛ්‍යාවේ හෝ එතෙක් පැවති යන්ත්‍රවල කිසිදු වෙනසක් සිදු නොකොට වසරක් වැනි ඉතා කෙටි කාලයක දී නිෂ්පාදනය 94% දක්වා ඉහළ නැංවීමට හැකි විය. ත්‍රිපෝෂ ව්‍යාපෘතිය රජය සතු සමාගමක් ලෙසට සංස්ථාපනය කිරීමෙන් ආශ්චර්යමත් වූ ප්‍රගතියක ලක්ෂණයන් ලෙසට ආදර්ශයක් ලබා දීමට හැකියාව ලැබීම සතුට දනවන්නකි.

2014 යන වර්ෂ තුළ නිෂ්පාදන ප්‍රවර්ධනය පහත අයුරින් ඉහළ නැංවීමට ආයතනයේ ඒකායන අපේක්ෂාවයි. එවිට ප්‍රතිලාභි අවශ්‍යතා අනුව බෙදාහැරීමේ හැකියාව ලබා ගනු ඇත.

මාසය	2013		2014	
	මාස්ටර් බැග්ස්	පැකට්ස්	මාස්ටර් බැග්ස්	පැකට්ස්
ජනවාරි	43,026	1,290,780	57,012	1,710,360
පෙබරවාරි	44,109	1,323,270	51,972	1,559,160
මාර්තු	44,701	1,341,030	60,036	1,801,080
අප්‍රේල්	22,018	660,540	57,348	1,720,440
මැයි	30,069	902,070	63,060	1,891,800
ජූනි	33,370	1,001,100	60,036	1,801,080
ජූලි	60,285	1,808,550	60,036	1,801,080
අගෝස්තු	55,429	1,662,870	60,372	1,811,160
සැප්තැම්බර්	58,712	1,761,360	60,036	1,801,080
ඔක්තෝබර්	49,958	1,498,740	62,724	1,881,720
නොවැම්බර්	42,348	1,270,440	60,372	1,811,160
දෙසැම්බර්	18,238	547,140	57,348	1,720,440
එකතුව	502,263	15,067,890	710,352	21,310,560

දත්ත හා තොරතුරු

ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදාහැරීම ආදිය පිළිබඳ දත්ත ක්ෂණිකව හා පහසුවෙන් ලබාගත හැකි පරිදි මෘදුකාංග (Software) ස්ථාපිත කිරීම වැදගත් වන බැවින් ඉදිරියේ දී එය සිදුවීමට හියමිත ය.

තව යන්ත්‍රසූත්‍ර භාවිතය හා නිෂ්පාදනාගාරයේ ධාරිතාවය ඉහළ නැංවීම

ලෝක ආහාර සංවිධානය මගින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා මිලියන 72ක් වටිනා යන්ත්‍ර ලබා දී ඇති අතර, නිෂ්පාදන අඩාලවීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා එම යන්ත්‍ර උපයෝගී කර ගැනීම 2012 වර්ෂයේ දී සිදු විය. රුපියල් මිලියන 05ක් වටිනා ඇසුරුම් යන්ත්‍රයක් සඳහා ද මූල්‍ය ප්‍රතිපාදන, ලෝක ආහාර සංවිධානය මගින් ලබා දී ඇති අතර, 2012 ජනවාරි මස සිට එම යන්ත්‍ර භාවිතයට ගෙන ඇත.

නිෂ්පාදන අමුද්‍රව්‍ය තව තවත් මිල දී ගැනීම

දේශීය ගොවියා තව තවත් සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව ඔවුන්ගේ නිෂ්පාදන ගොවි සංවිධාන වෙතින් ත්‍රිපෝෂ ආයතනයට සපයා ගැනීමට තව දුරටත් කටයුතු කරනු ඇත. මේ අනුව මීගලෑව, අනුරාධපුරය, අම්පාර හා නුරුඹවැව ගොවි සංවිධාන මගින් සෝයා බෝංචි හා බඩඉරිඟු නිෂ්පාදන ලබා ගැනීම නිසා එම ගොවි සංවිධාන හා අනුබද්ධ 8,000ක පමණවන මහවැලි හා පාරම්පාරික ගොවි පවුල්වලට සෘජුවම ආයතනය හා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකු, ප්‍රධාන වාණිජ බැංකු මගින් අදාළ ගොවි සංවිධානවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයනු ඇත.

ත්‍රිපෝෂ බෙදා හැරීමේ ක්‍රියාවලිය

ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව (ජා-අල)



බෙදාහැරීමේ කටයුතු කිරීම (ලොරි රථ මගින් හා දුම්රිය වගන් මගින්)



ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂවරුන්

වතු

ප්‍රමා මධ්‍යස්ථාන



සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී



සෞඛ්‍ය මධ්‍යස්ථාන
(සායන)



පවුල් සෞඛ්‍ය සේවා
නිලධාරීන්



ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්

බෙදා හැරීමේ අංශය

ජා-ඇල, කපුවත්තේ පිහිටි, ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ යන්ත්‍රසූත්‍ර හා මිනිස් ශ්‍රමයේ සංකලනයෙන් නිෂ්පාදිත ත්‍රිපෝෂ ආහාරය මුළු ශ්‍රී ලංකාවේ ගම් දැනවි පුරා බෙදාහැරීමේ කාර්යය ක්‍රමානුකූලව සිදු කිරීම, බෙදා හැරීමේ අංශයේ වගකීම වන්නේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවත්නා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශ 26ක් තුළ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු සිදුවේ. මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මාර්ගයෙන් ත්‍රිපෝෂ ලබා ගැනීමට හිමිකම ඇති ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සිදුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙතින් ගෙන්වා ගනු ලබන ප්‍රශ්නාවලිය ඇගයීමට ලක්කිරීමෙන් අවශ්‍ය ත්‍රිපෝෂ ප්‍රතිලාභීන් ගණනය කෙරේ. සෞඛ්‍ය මධ්‍යස්ථානවලට අමතරව, දිවයිනේ වතු වලින් ද, පරිවාස හා ළමා රක්ෂණ මධ්‍යස්ථානවලින් ද තොරතුරු ලබා ගනු ඇත. මේ අනුව මුළු දිවයින පුරා වෙසෙන ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් හා බර අනුව ළමා කාඩ්පතේ -2SD ඊඩාවට පහළින් සිටින ළමුන් ආදී ජන කොටස් ඇතුළත් ත්‍රිපෝෂ ප්‍රතිලාභීන්ට අවශ්‍ය වන ත්‍රිපෝෂ අතිරේක ආහාරය නිපදවා බෙදා හැරීමේ කටයුතු සිදුවනු ඇත.

ඇසුරුම් අංශයෙන් සකස් වී ග්‍රෑම් 750කින් යුත් ත්‍රිපෝෂ පැකට්ස් 30 බැගින් අසුරන ලද මාස්ටර් බෑග්ස් ගබඩාව වෙත යැවීමෙන් පසු බෙදාහැරීමේ කාර්යයන් සඳහා යොමු කෙරේ. ජා-ඇල, ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරයේ සිට දිවයින පුරා ත්‍රිපෝෂ බෙදාහැරීමේ දුම්රිය වැගන් හා ලොරි රථ මගින් සිදුවේ. මසකට දුම්රිය වැගන් 06ක් පමණ නිෂ්පාදනාගාරයේ සිට දිවයිනේ විවිධ පළාත් වෙත යවනු ලැබේ. එමෙන්ම ලොරි රථ මාර්ගයෙන් ද මෙය ප්‍රවාහනය කෙරේ. නිෂ්පාදනාගාර පරිශ්‍රය තුළදීම දුම්රිය ගැල්වලට පැටවීමට හැකිවන සේ කපුවත්ත දුම්රිය ස්ථානයට අනුබද්ධිත කෙටි දුම්රිය මාර්ගයක් ත්‍රිපෝෂ ආයතනය වෙත වැටී ඇත. එබැවින් දුම්රිය ගැල්වලට ත්‍රිපෝෂ පැටවීම පහසුවක් වේ. දුම්රිය ගැල්වලට පැටවීමෙන් පසු ඒවා නියමිත ස්ථානවලින් ඉවත් කර ගැනීම සඳහා අදාළ සෞඛ්‍ය බලධාරීන් වෙත දන්වනු ලැබේ. ඒ අනුව ඒවා තම මධ්‍යස්ථාන වෙත ලබා ගැනීමට කටයුතු කරනු ඇත. සෑම ත්‍රිපෝෂ පැකට් එකකම නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වීමේ දිනය සටහන් කර ඇත. කල් ඉකුත්වීමේ කාලය සාමාන්‍යයෙන් මාස 04කි. මෙම කාලය තුළ ප්‍රතිලාභීන්ට බෙදාහැරීම සිදු කළයුතු බවට උපදෙස් ලබා දී ඇත.

ත්‍රිපෝෂ බෙදා හැරීමේ දී ප්‍රවාහන පහසුකම් සලසා ගන්නා ආකාරය

1. දුම්රිය මගින් (වැගන්)

අම්පාර, අනුරාධපුරය, බදුල්ල , මඩකලපුව, ගාල්ල, හම්බන්තොට, යාපනය, කල්මුණේ, නුවර, කිලිනොච්චිය, කුරුණෑගල, මාතලේ, මාතර, මොණරාගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා වව්නියාව යන ප්‍රදේශ සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම සිදු කරනු ලබන්නේ දුම්රිය මගින් අදාළ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාල වෙත ය. එහිදී නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ ත්‍රිපෝෂ සම්බන්ධීකරණ නිලධාරියා විසින් අදාළ සෞඛ්‍ය සේවා ආයතන/රෝහල් වෙත භාර දෙනු ලැබේ.

2. ලොරි රථ මගින්

කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, මන්නාරම, නුවරඑළිය, පුත්තලම, රත්නපුර යන ප්‍රදේශ සඳහා ත්‍රිපෝෂ බෙදාහැරීම සිදු කරනු ලබන්නේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා ආයතනයේ සෘජු මැදිහත් වීම මගින් ඔවුන්ගේම ලොරි රථවලිනි. එම ලොරි රථවලින් අදාළ සෞඛ්‍ය සේවා ආයතන/රෝහල් වෙත භාර දෙනු ලැබේ.

ත්‍රිපෝෂ බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනය බර පැහැක් දරනුයේ දුම්රිය මගින් ත්‍රිපෝෂ ප්‍රවාහනය කිරීම සඳහා පමණි. මාසයකට දුම්රිය වැගන් අවම වශයෙන් වාර 5ක් අප අංශය මගින් සැලසුම් කර බෙදාහැරීම සිදු කරයි. දුම්රිය මගින් බෙදාහැරීමේ දී අදාළ ගමනාන්තය දක්වා යැවේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මගින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සිදු කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ක්‍රමානුකූලව බෙදාහැරීම් කටයුතු සිදු කරනු ලැබේ.

ත්‍රිපෝෂ බෙදාහැරීමේ මධ්‍යස්ථාන

- පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශ**
3. මධ්‍යම පළාත
 4. නැගෙනහිර පළාත
 5. උතුරු මැද පළාත
 6. වයඹ පළාත
 7. උතුරු පළාත
 8. සබරගමුව පළාත
 9. දකුණු පළාත
 10. ඌව පළාත
 11. බස්නාහිර පළාත

- චතු අධිකාරී**
1. නුවර එළිය
 2. මාතර
 3. හැටන්
 4. මාතලේ
 5. රත්නපුර
 6. ගාල්ල
 7. බදුල්ල
 8. කෑගල්ල
 9. නුවර
 10. කළුතර

- වෙනත්**
1. හමුදා රෝහල්
 2. නගර සභා
 - මීගමුව
 - කොළඹ
 - මාතලේ
 - ගාල්ල
 - නුවර

- පරිවාස හා ළමා ආරක්ෂණ අධිකාරී**
1. අනුරාධපුරය
 2. බත්තරමුල්ල
 3. බදුල්ල
 4. ගාල්ල
 5. යාපනය
 6. ත්‍රිකුණාමලය
 7. කුරුණෑගල
 8. රත්නපුර
 9. කෑගල්ල
 10. නුවර

- ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශ**
- | | |
|------------------|-----------------|
| 1. අම්පාර | 14. නුවර |
| 2. අනුරාධපුරය | 15. කෑගල්ල |
| 3. බදුල්ල | 16. කිලිනොච්චිය |
| 4. මඩකලපුව | 17. කුරුණෑගල |
| 5. කොළඹ | 18. මාතලේ |
| 6. ගාල්ල | 19. මාතර |
| 7. ගම්පහ | 20. මන්නාරම |
| 8. හම්බන්තොට | 21. මොණරාගල |
| 9. යාපනය | 22. නුවර එළිය |
| 10. කල්මුණේ | 23. පොළොන්නරුව |
| 11. කළුතර | 24. පුත්තලම |
| 12. රත්නපුර | 25. වවුනියාව |
| 13. ත්‍රිකුණාමලය | |

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ

1. අම්පාර	07	10. කල්මුණේ	13	19. මොණරාගල	11
2. අනුරාධපුරය	18	11. කළුතර	13	20. නුවර එළිය	11
3. බදුල්ල	15	12. නුවර	21	21. පොළොන්නරුව	07
4. මඩකලපුව	13	13. කෑගල්ල	11	22. පුත්තලම	11
5. කොළඹ	11	14. කිලිනොච්චිය	04	23. රත්නපුර	17
6. ගාල්ල	19	15. කුරුණෑගල	23	24. ත්‍රිකුණාමලය	10
7. ගම්පහ	16	16. මාතලේ	12	25. වවුනියාව	04
8. හම්බන්තොට	12	17. මාතර	16		
9. යාපනය	11	18. මන්නාරම	03		

වාර්ෂික ප්‍රශ්නාවලිය

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ප්‍රතිලාභී ප්‍රශ්නාවලිය 201..... වර්ෂය සඳහා

1. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ නම :-
ලිපිනය :-

- දුරකථන අංකය :-..... සංකේත අංකය:-.....
වර්ෂය/මෙම වැඩසටහන ඇරඹූ දිනය :-.....
ආසන්නතම දුම්රිය ස්ථානය :-.....

2. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශය :-.....
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය :-.....
ප්‍රදේශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරියාගේ නම :-
.....
ඉහත මධ්‍යස්ථානය භාර වෛද්‍ය නිලධාරියාගේ නම :-
.....
නිල නාමය :-.....

3. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමය :-.....
ළමුන් බර අනුව ද? ඔව්/නැත
ළමුන් කිරිනු ලබන්නේ කොපමණ කලකින් ද? මාසිකව/ ත්‍රෛමාසිකව
බර කිරින නරාදි තිබේ ද? ඔව්/නැත :-
නරාදි වර්ගය (1) (2)

4. අනිවාර්යයෙන් ත්‍රිපෝෂ ලබා දිය යුතු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව (මාසයක් තුළ දී)
.....
ඉහත සඳහන් ප්‍රතිලාභීන් බෙදී යන පිළිවෙල
පූර්ව ප්‍රසව මව්වරුන් :-
කිරිදෙන මව්වරුන් :-.....
ළදරුවන් (මාස 6-12) :-.....
ළමුන් (මාස 12-24) :-.....
ළමුන් (මාස 25 * 59) :-.....
වාරිඳු රෝගීන් (ඉහත කාණ්ඩවලට ඇතුළත්) :-.....
.....
දිනය :- අත්සන
.....

නිල නාමය

මෙම ප්‍රශ්නාවලිය නිවැරදිව සම්පූර්ණ කර ඔබ දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන්න.

සැ.යු. : මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් අදාළ දත්ත සුපරීක්ෂණය සඳහා යොමු කර **ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්, තැ.පෙ. 17, ජා-ඇල** යන ලිපිනයට යොමු කරන්න.

QUESTIONNAIRE TO REQUEST THRIPOSHA BENEFICIARIES - 20.....

Code No:

(Please print/type all information)

1. Name of Health Center :-
- Postal Address :-
- Telephone No :-
- Year/Date of Commencement of this Programmed :-
- Closest Railway Station for "Thripasha" Dispatch :-

2. Name of RDHS Region :-
- Name of the MOH Area :-
- Name of Obstetrician :-
- Name of Pediatrician :-
- Name of Officer in Charge of the above Center :-
- Designation :-

3. Method of Selection of Beneficiaries

- Children: by weight? YES/NO
- How often are the children weighed? 1. Monthly 2. Quarterly
- Are weighing scales available? YES/NO
- Type of Scales :- (1) (2)

4. Total number of beneficiaries actually need Thripasha for a month:.....

Breakdown of the above total

- Ante-Natal Mothers :-.....
- Lactating Mothers :-.....
- Infants (6-12 Months) :-.....
- Children (12-24 Months) :-.....
- Children (25-59 Months) :-.....
- Ward patients (Who fall in to above categories) :-.....

Date :-.....

Signature :-.....

Designation (Seal) :-.....

Note :

- **All MOH/CENTERS:** Please send your completed questionnaire to **MOMCH** for tallying the beneficiaries at RDHS office records.
- **MOMCH :** Please confirm the number of beneficiaries and send to "Sri Lanka Thripasha Limited, P.O. Box 17 Kapuwatta, Ja-Ela as early as possible.

THRIPOSHA BENEFICIARIES QUESTIONNAIRE FOR ESTATES - 20.....

Code No:

1. Name of Estate :-
- Postal Address :-
- Estate Telephone No :- Office:-..... Dispensary:-.....
- Name of Transporter & Address :-
- Telephone No :-
- Head Office - Name & Address :-
- Address :-
- Telephone No :-
-

2. Total Population of the Estate :-
- Total Number of beneficiaries actually need Thriplosha for a month :-
- Breakdown of the above total**
- Ante-Natal Mothers :-.....
- Lactating Mothers :-.....
- Infants (6-12 Months) :-.....
- Children (13-25 Months) :-.....
- Children (26-59 Months) :-.....
- Ward patients (Who fall in to above categories) :-.....
-

3. Is there a Dispensary/Hospital on the Estate :-.....
- Types of Clinics available :-.....
- How often are the children weighed :-.....
- Are pregnant mothers weighed monthly :-.....
-

4. Is Estate under government poly clinic scheme
- If "YES" form which Year :-
- If "No" **Do you pay -/50 cents per packets as packing charges :**
- YES No
-

5. How many creches are there on the Estate :-
- Are Children fed on-site with Thriplosha at the creches :-
- If "No" the reason for not feeding the children on-site :-.....
- Are ther any other feeding programmes in creches :-
- If "yes" Describe them :-

Date :-.....

Signature :-.....

Designation (Seal) :-.....

Note :

- Please send your completed questionnaire to "Sri Lanka Thriplosha Limited, P.O. Box 17 Kapuwatta, Ja-Ela" as early as possible.

2013 වර්ෂයේ ත්‍රිපෝෂ බෙදා හැරීමේ තොරතුරු

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශ	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මසකට වෙන් කරනු ලබන ප්‍රමාණය		
		මව්වරුන්ට	ළමයින්ට	එකතුව
අම්පාර	26,542	1,193	1,769	2,962
අනුරාධපුරය	55,166	1,225	2,456	3,681
බදුල්ල	42,261	945	1,873	2,818
මඩකලපුව	44,055	974	1,961	2,935
කොළඹ රෝහල	5,487	79	287	366
කොළඹ නගර සභාව	9,385	211	416	627
කොළඹ (දකුණ)	44,688	982	1,996	2,978
ගාල්ල	47,365	1,048	2,109	3,157
ගම්පහ	51,159	1,155	2,256	3,411
හම්බන්තොට	34,747	776	1,542	2,318
යාපනය	30,975	715	1,350	2,065
කල්මුණේ	38,302	848	1,704	2,552
කළුතර	39,054	951	1,657	2,608
මහනුවර	59,408	1,320	2,641	3,961
කෑගල්ල	33,125	715	1,493	2,208
කිලිනොච්චිය	13,849	308	614	922
කුරුණෑගල	66,798	1,471	2,983	4,454
මන්නාරම	7,398	163	330	493
මාතලේ	31,218	623	1,464	2,087
මාතර	50,908	1,132	2,260	3,392
මොණරාගල	29,952	666	1,330	1,996
නුවරඑළිය	28,178	624	1,253	1,877
පොළොන්නරුව	32,622	725	1,450	2,175
පුත්තලම	27,855	661	1,197	1,858
රත්නපුර	42,236	938	1,879	2,816
ත්‍රිකුණාමලය	42,299	938	1,882	2,820
වව්නියාව	9,015	202	400	602
එකතුව	944,047	21,588	42,552	64,139

පරිවාස ප්‍රමා රක්ෂණ මධ්‍යස්ථාන	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මසකට වෙන් කරනු ලබන ප්‍රමාණය ළමයින්ට
09	19,323	1,288
එකතුව	19,323	1,288

වතු ප්‍රදේශ	ප්‍රතිලාභීන් සංඛ්‍යාව	මසකට වෙන් කරනු ලබන ප්‍රමාණය		
		මිව්වරුන්ට	ප්‍රමිතීන්ට	එකතුව
හැටන්	10,575	686	1,422	2,108
මාතලේ	2,903	180	401	581
කෑගල්ල	4,482	262	634	896
මහනුවර	5,379	334	742	1,076
කළුතර	2,574	175	340	515
නුවර එළිය	11,595	756	1,563	2,319
මාතර	1,077	74	141	215
බදුල්ල	11,090	733	1,485	2,218
ගාල්ල	1,110	69	153	222
රත්නපුර	4,767	313	640	953
එකතුව	55,552	3,582	7,521	11,103

2013 වර්ෂයේ ත්‍රිපෝෂ බෙදාහැරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව හා ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව

	මධ්‍යස්ථාන සංඛ්‍යාව	ප්‍රතිලාභීන් සංඛ්‍යාව
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාස 26 වෙනුවෙන්	740	917,026
වතු	447	55,552
පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ ළමා නිවාස	09	24,249
එකතුව	1,196	946,827

නිෂ්පාදන හඳුන්වා දීම හා නිෂ්පාදන ක්‍රියාවලිය

හැඳින්වීම

ජා-ආල, කපුචන්තේ පිහිටි ත්‍රිපෝෂ නිෂ්පාදනාගාරය දිවා, රාත්‍රී වැඩ මුර 03ක් යටතේ පැය 24 පුරාම ත්‍රිපෝෂ නිෂ්පාදනයෙහි නිරත වේ. ත්‍රිපෝෂ බෙදා හරිනු ලබන ප්‍රතිලාභීන් වන්නේ ගර්භනි මව්වරුන්, කිරිදෙන මව්වරුන්, ළදරුවන් හා රෝගීන්ය. එබැවින් එය ප්‍රමිතියෙන් ද, සෞඛ්‍යමය අතින් ද, ඉතා උසස් මට්ටමක පැවතිය යුතු ය. එමනිසා නිරතුරුව තත්ත්ව පාලන පරීක්ෂාවන් යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදන කාර්යයන් සිදුවේ. මාසික ත්‍රිපෝෂලාභීන් සංඛ්‍යාව ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් ඇති අතර, ඒ සඳහා මාසිකව ත්‍රිපෝෂ මෙ.ටො. 1500ක් පමණ නිපදවිය යුතු ය. 2013 වර්ෂය අවසන් වනවිට සම්පූර්ණ අවශ්‍යතාවයෙන් 94% දක්වා නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීමට වත්මන් සේවක ප්‍රජාව උත්සහා කළහ. පෝෂණ ගුණයෙන් යුත් ඉහළම අගයක් දරන ත්‍රිපෝෂ අතිරේක ආහාරය ප්‍රතිලාභී ජන කොටස් උදෙසා ලබා දෙමින් පෝෂණයෙන් සපිරි දේශයක් ගොඩනැංවීමේ අභිලාශය මුදුන් පැමිණවීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම තම කාර්යභාර ඉටු කරමින් පවතී.

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී ගැනීම

ත්‍රිපෝෂ නිෂ්පාදනය තුළින් අතිරේක පෝෂ්‍ය ගුණය ප්‍රතිලාභී ජනතාවට ලබා දෙන අතරතුරම, ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථික සංවර්ධනය උදෙසා ද සමාගම මහඟු මෙහෙවරක නියැලී සිටී. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යවන ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ බඩඉරිඟු හා සෝයා බෝංචි ය. අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල වැනි දිස්ත්‍රික්කවල ගොවීන් විසින් විශාල වශයෙන් වගාකරනු ලබන බඩඉරිඟු හා සෝයා බෝංචි සහතික මිලක් යටතේ මිල දී ගැනීම තුළින් දේශීය ගොවීන් දිරිමත් කොට, එකී වගාවන් ව්‍යාප්ත කිරීම හා ඒ තුළින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීමට දායක වීම, අප සමාගම මගින් සලසන තවත් වැදගත් සේවයක් වන්නේ ය. මෙම ගොවීන්ට අභිමානයක් එක්කරමින් ඔවුන්ගේ අස්වනු භාවිතයට ගැනේ. මෙසේ ගොවීන්ගෙන් මිල දී ගනු ලබන බඩඉරිඟු හා සෝයා නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඇත්දැයි පරීක්ෂා කෙරෙන තත්ත්ව පරීක්ෂණ මිල දී ගැනීමට පෙර සිදුකරනු ලැබේ.

ත්‍රිපෝෂ නිෂ්පාදන ක්‍රියාවලිය අදියර කිහිපයක් යටතේ ඉතා ක්‍රමානුකූලව සිදු වේ.

මූලික අවස්ථාව

මෙහිදී සිදුවන්නේ ගුල්ලන්, බොල්, රොඩු ආදියෙන් තොර බඩඉරිඟු හා සෝයා ඇටවල පොතු ඉවත් කිරීමයි. ඒ සඳහා Cleaning Machine නැමැති යන්ත්‍රයක් උපයෝගී කර ගනී. මෙහි දී ඉවත් කෙරෙන සෝයා අපද්‍රව්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගැනීම විශේෂත්වයකි. එමගින් ආයතනයට අමතර ආදායම් මාර්ගයක් ද සැලසේ.

දෙවන අවස්ථාව

මෙලෙසින් පොතු ඉවත් කරගත් බඩඉරිඟු හා සෝයා ඇට 66% - 30% අනුපාත යටතේ මිශ්‍ර කිරීම සිදු වේ. (මේ සඳහා Proposanall Mill නැමැති යන්ත්‍රය භාවිතා වේ)

තුන්වන අවස්ථාව

සෝයා ඇට හා බඩඉරිඟු ඇට කැබලිවලට ඇඹරීම සිදු කරයි. Hummer Mill නැමැති යන්ත්‍රය ඒ සඳහා යොදා ගනී.

සිව්වන අවස්ථාව

මෙලෙස කුඩු බවට පත්කර ගත් බඩඉරිඟු හා සෝයා සුළං නල මාර්ගයක් ආධාරයෙන් ඉහළින් පිහිටි ටැංකියක් වෙත යොමු වෙන අතර, එහිදී ජලය අවශ්‍ය පමණට යොදා ගනිමින් නලපයක් ආකාරයට සකස් කෙරේ.

පස්වන අවස්ථාව

එසේ සකස් කරගත් නලපය නල මාර්ගයක් ඔස්සේ ඉදිරියට රැගෙන යන අතර, එය හුමාලය හා සම්බන්ධවීමෙන් තැම්බීමේ ක්‍රියාවලියට භාජනය වේ. මෙහිදී මිශ්‍රණය පේලිමය ස්වභාවයකින් දැකගත හැකි ය.

හයවන අවස්ථාව

දැති රෝද ආකාරයේ යාන්ත්‍රික ක්‍රියාවලියකට ලක්වන ත්‍රිපෝෂ අමුද්‍රව්‍ය මිශ්‍රණය කුඩා මුරක්කු කැබලි ලෙසින් කැපීමකට ලක්වෙයි. ඉන්පසු ඒවා වියලීමේ තත්ත්වයකට ලක් වේ.

හත්වන අවස්ථාව

රන් පැහැයට හුරු විවිධ ප්‍රමාණයේ මුරක්කු කැබලි ආකාරයක් උසුලන බඩඉරිඟු, සෝයා මිශ්‍රණය සෙල්සියස් අංශක 76ක උෂ්ණත්වයක් යටතේ විනාඩි 12ක කාලයක් වියලීමේ යන්ත්‍රය මගින් වියලීමේ ක්‍රියාවලියට භාජනය වේ. (මෙම වියලීමේ යන්ත්‍රය රන් කිරීම සඳහාත් බොයිලේරුවෙන් නැගෙන වාෂ්ප යොදා ගැනේ.)

අටවන අවස්ථාව

වියලීමට ලක් වූ ත්‍රිපෝෂ අමුද්‍රව්‍ය CSB ලෙසින් හැඳින්වේ. (බඩඉරිඟු, සෝයා බීස්කට්) මෙම CSB කැබ්ලි කුඩු බවට පත් කිරීම අනතුරුව සිදු වේ. මෙහා මිල 18 ඇඹරුම් යන්ත්‍රය ඔස්සේ මෙම කටයුත්ත සිදු වේ.

නවවන අවස්ථාව

කුඩු කරගත් CSB කැබ්ලි සමගින් කිරි පිටි (Milko) 03%, බනිජ් ලවණ 0.9%, විටමින් 0.1%ක අනුපාතයකට මිශ්‍ර කර ගැනීම සිදුවේ.

දහවන අවස්ථාව

නල මාර්ගයෙන් සුවිසල් මිශ්‍රණ යන්ත්‍රය (Bleater) වෙත රැස්වන CSB කුඩුවලට කිරි පිටි බනිජ් ලවණ හා විටමින් මිශ්‍ර කර ගැනීමෙන් අනතුරුව ඇසුරුම් අංශය වෙත යොමු කෙරේ.

එකොළොස්වන අවස්ථාව

ත්‍රිපෝෂ නිෂ්පාදන ආයතනයේ සේවිකාවන් විසින් ග්‍රෑම්ස් 750 ප්‍රමාණයෙන් යුතුව ත්‍රිපෝෂ පැකට් ඇසුරුම් කිරීම සිදුවේ. එවැනි ත්‍රිපෝෂ පැකට් 30කින් සමන්විත බහළුම් කවර (මාස්ටර් බෑග්ස්) ඇසුරුම්කරණයට ලක් වේ.

දොළොස්වන අවස්ථාව

ප්‍රවාහනයට යෝග්‍ය පරිදි සකස් කළ ත්‍රිපෝෂ බහළුම් කවර දුම්රිය ගැල් හා ලොරි රථ ආදිය උපයෝගී කරගෙන දිවයින පුරා බෙදාහැරීමට කටයුතු සිදුවේ.

දේශීය මව්වරුන්ගේ හා දු පුතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමේ මහඟු කාර්යය සඳහා මෙම ත්‍රිපෝෂ නිෂ්පාදන උපකාරී වේ.

අවසන් ඉලක්කය

මෙම අවශ්‍යතා සපුරාගෙන අවශ්‍ය වැඩි දියුණු කිරීම් ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණ වන අතර, මිලියනයකට ආසන්න වූ සම්පූර්ණ ප්‍රතිලාභීන් සංඛ්‍යාව වෙත නොඅඩුව ත්‍රිපෝෂ ලබා දීමට 100%ක ඉලක්කය කරා ළඟා වීම අවසන් ඉලක්කය වනු ඇත. මේ අනුව රටේ ප්‍රතිලාභී අවශ්‍යතාවන්ට සරිලන නිෂ්පාදන මට්ටම මේ අයුරින් වැඩි දියුණු කොට යහපත් සේවා තත්ත්වයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි අපේක්ෂාව වන්නේ ය.

2013 වර්ෂය තුළ අත්කරගත් ජයග්‍රහණ හා මුහුණ දීමට සිදු වූ ගැටළු

2013 වර්ෂය තුළ අත් කරගත් ජයග්‍රහණයක් වන්නේ මන්දපෝෂණය රටින් තුරන් කිරීමේ අපගේ මූලික පරමාර්ථය සාර්ථක කර ගැනීමට හැකි වීමයි. එනම්, ත්‍රිපෝෂ බෙදාහැරීම තුළින් අනෙක් වර්ෂවලට සාපේක්ෂව මන්දපෝෂණ තත්ත්වය අඩු වී තිබීමයි. උදාහරණයක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ ප්‍රතිශතය අඩු වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය මගින් අප වෙත දැනුම් දෙන ලදී.

2013 වසරේ අප ලද ජාතික මට්ටමේ සම්මාන හා ජයග්‍රහණ

ඵලදායීතා විශිෂ්ඨතා සම්මානය

ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවත්නා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් 2013 වර්ෂයේ දී ප ව්‍යාප්තව රාජ්‍ය අංශයේ ද, අර්ධ රාජ්‍ය අංශවල හා වෙනත් අංශවල ද පවත්වන ලද ඵලදායීතා සම්මාන තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිෂ්පාදන අංශයෙන් දෙවන ස්ථානය හිමි කරගන්නා ලදී. මේ සඳහා ප්‍රථම ස්ථානයක් නම් නොකෙරුණු හෙයින් නිෂ්පාදන අංශයේ මුළු දිවයිනෙන්ම ඵලදායීතාව පිළිබඳ විශිෂ්ඨයින් බවට අප ආයතනය පත් වූ බව සතුටින් සඳහන් කරමු.

පංචවිධ සංකල්ප සම්මානය

ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන පංචවිධ සංකල්පය පිළිබඳ (එස් 5) ජාතික මට්ටමේ තරගයට ද අප ආයතනය ඉදිරිපත් විය. ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලයේ උපදෙස් මත පංචවිධ සංකල්පය අනුව ආයතනයේ නවීකරණ කටයුතු හා සේවාවන්හි කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර, සාධනීය වෙනස්කම් රැසක් සිදු කිරීමට හැකියාව ලැබුණි. දීපව්‍යාප්තව පැවැති ඵලදායීතා සම්මාන තරගාවලියෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිෂ්පාදන අංශයෙන් මුළු දිවයිනෙන්ම D-1 ශ්‍රේණිය අත්පත් කර ගැනීමට සමත්වීම.

සාර්ථකත්වය වෙනුවෙන් යෝජනා

1. ක්‍රමවත් බෙදාහැරීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමේ පහසුව තකා අප ආයතනයට ලොරි රථයක්, බෙදාහැරීම සඳහා ඇත්නම් එය ත්‍රිපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට පහසුවනු ඇත.
2. ත්‍රිපෝෂ බෙදාහරිනු ලබන ආයතන නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කමිටුවක් පිහිටුවීම ඉතා වැදගත් ය. මන්දයත් බෙදාහැරීමේ, නොග පවත්වා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ආයතන මගින් අනුගමනය නොකරන නිසා සිදුවන අක්‍රමිකතා වළක්වා, අවසාන ප්‍රතිලාභියාට ත්‍රිපෝෂ ලබා දීම ක්‍රමවත් කිරීමට.
3. අප ආයතනය මගින් බෙදා හරිනු ලබන ත්‍රිපෝෂ නොග පිළිබඳ දත්ත වාර්තා එවීම ප්‍රමාද වන නිසා අවශ්‍ය කෙරෙන වාර්තා පිළියෙල කිරීම, මාසික දත්ත නිසි පරිදි නොලැබීම නිසා ඒවා පිළියෙල කිරීමට අපහසු වී ඇත. ඒ නිසා ඒවා අදාළ ආයතන මගින් නියමිත දිනට එවීමට කටයුතු සලසා දීම.

2013 වසරේ අප ලද නිෂ්පාදන ජයග්‍රහණ

ත්‍රිපෝෂ නිෂ්පාදන ඉතිහාසයේ ඉහළම නිෂ්පාදනය අත්පත් කර ගැනීමට අපට හැකි විය.




ජයග්‍රහණයේ පසුබිම

- කණ්ඩායමක් ලෙස එක්ව වැඩ කිරීම
- නවීන යන්ත්‍ර අවිනිත් භාවිතයට ගැනීම
- වැඩ පිලිබඳ ආකල්ප වැඩිදියුණු කිරීමට



ප්‍රතිඵල



**අපගේ මිලග ඉලක්කය වෙළඳපොළ ජයගැනීමයි.
අපි එය ජය ගන්නෙමු**

ස්තූතිය

අපගේ ආයතනයේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් ගලා යන ධුරාවලින් තෘප්තිමත්ව සේවය කරන කාර්ය මණ්ඩලයක් දක්නට ලැබීම මහත් සතුටකි. ආයතනයේ දියුණුවට ඔවුන් ලබා දෙන දායකත්වය අගේ කළ යුතු ය. මෙම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේවන රාජ්‍ය සමාගමක් ලෙසින් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දී සැමදෙනාම දිරිමත් කොට, අවශ්‍ය උපදෙස්, අනුග්‍රහ ආදිය ලබා දීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අප සැමගේ ස්තූතිය පුද කර සිටිමු.

එසේම නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ගරු නිතීඥ ලලිත් දිසානායක මැතිතුමා නිරතුරුව ලබාදෙන සහාය මෙහි දී අගය කළයුතු වන්නේ ය. අප නිසි මගට යොමු කොට අපට නිසි උපදෙස් හා අවශ්‍ය අනුමැතියන් නොපමාව ලබා දුන් සෞඛ්‍ය ලේකම් චෛද්‍ය රචිත්ද රුබේරු මහතාටත්, වත්මන් සෞඛ්‍ය ලේකම් චෛද්‍ය නිහාල් ජයසිංහ මහතාටත් අපගේ ස්තූතිය පුදකර සිටිමු. මූල්‍ය පහසුකම් හා මූල්‍ය කටයුතුවල දී අවශ්‍ය නිර්දේශ හා අනුමැතියන් ලබාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එම්.එච්.බී කරුණාරත්න මහතා ද කෘතඥ පූර්වකව සිහිපත් කරමු.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ කාර්යයන් පිළිබඳව පූර්ව අවබෝධයෙන් යුතුව එහි අවශ්‍යතා මැනවින් හඳුනාගත් මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන් ලැබෙන අනුබලය අගේ කොට සලකමු.

එලෙසින්ම ආයතනයේ කළමනාකාරිත්වය දරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු ම මහත්ම, මහත්මීන්ගෙන් ලද සහාය අප සැමට ආශීර්වාදයක්ම විය. එමෙන්ම අපගේ සැපයුම්කරුවන් හා බාහිරව අපට සේවය සලසන සැම කෘතඥ පූර්වකව සිහිපත් කරමු.

අවසන් වශයෙන් ත්‍රිපෝෂ ආයතනය තුළ ගොඩ නැගුණු කීර්ති නාමය රැක ගනිමින් නිරතුරු වෙහෙසෙන ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්හි සමස්ත කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුදකර සිටිමු.

ස්වාධීන විගණක වාර්තාව

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි කොටස්කරුවන් වෙත

1. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ වාර්තාව

2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය, මුළු ආදායම් සහ වියදම් ගිණුම පිළිබඳ ප්‍රකාශනය, අවසන් වූ වර්ෂය සඳහා සම කොටස්වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය සහ මුදල් සංවරණය පිළිබඳ ප්‍රකාශනය සහ සුවිශේෂ ගිණුම්කරන ප්‍රතිපත්ති පිළිබඳ සාරාංශයක් සහ වෙනත් විස්තරාත්මක සටහන් වලින් සමන්විත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් හි මූල්‍ය ප්‍රකාශන අප විසින් විගණය කරනු ලැබ ඇත.

2. මූල්‍ය ප්‍රකාශන වෙනුවෙන් කළමණාකාරිත්වයේ වගකීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමේ වගකීම කළමණාකාරිත්වය විසින් දරණු ලබයි. වංචා හෝ වැරදි නිසා භෞතික සාවද්‍ය ප්‍රකාශනවලින් තොර මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමට නිරවද්‍ය ලෙස ඉදිරිපත් කිරීමට අදාළ අභ්‍යන්තර පාලනය සැලසුම් කිරීම ක්‍රියාත්මක සහ නඩත්තු කිරීම; යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීම සහ අදාළ කර ගැනීම; සහ අවසරානුකූලව සාධාරණ ගිණුම් ඇස්තමේන්තු සකස් කිරීම යනාදිය මෙම වගකීම යන්තරව අදාළ වේ.

3. විගණන විෂය පථය සහ විගණන මතවල පදනම

අපගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම අපගේ වගකීම වේ. 4 වන ඡේදයේ ඉදිරිපත් කර ඇති කරුණු හැර සෙසු කරුණුවලට අදාළව ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුගතව මෙම විගණන පරීක්ෂණය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශනය භෞතික සාවද්‍ය ප්‍රකාශන වලින් තොර වන බවට සාධාරණ සහතිකයක් ලබා ගැනීම සඳහා මෙම ප්‍රමිතීන් අවශ්‍ය වේ.

පරීක්ෂණයක් මත පිහිටා අධ්‍යයනය කිරීම, මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති දත්ත සහ අනාවරණය කිරීම සාක්ෂි මගින් සනාථ කිරීම විගණනයට ඇතුළත් වේ. යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති ඇගයීම, කළමණාකාරිත්වය මගින් සිදු කරන ලද වැදගත් ඇස්තමේන්තු සහ මූල්‍ය ප්‍රකාශන වල සමස්ථ ඉදිරිපත්කිරීම ඇගයුම්කරණයේදී විගණනයක ඇතුළත් වේ.

පහත 4 වන ඡේදයේ දක්වා ඇති කරුණු හැරුණු විට , විගණනය සඳහා අවශ්‍ය වූ සියළුම තොරතුරු සහ පැහැදිලි කිරීම්, අපගේ විශ්වාසයේ හා දැනුමට අනුව අප විසින් ලබා ගෙන ඇත. අපගේ විගණනය අපගේ නිගමනය සඳහා නිවැරදි පසුබිමක් සකස් කරනු ඇති බවට අපි විශ්වාස කරන්නෙමු.

4. රු.220,000,000/- ලෙස මූල්‍ය ප්‍රකාශනයෙහි දක්වා තිබුණු ඉඩමේ හිමිකාරිත්වය , අපට සතුටුදායක මට්ටමින් තහවුරු කර ගැනීමට නොහැකි විය.

5. මතය

අපගේ විගණන වාර්තාවට අනුව, 2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා සමාගම නිවැරදි ගිණුම් වාර්තා පවත්වාගෙන ගොස් ඇත. එමෙන්ම, මෙම මූල්‍ය ප්‍රකාශන 2013 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂය තුළ සමාගමේ ක්‍රියාකාරිත්වය එහි අයවැය පරතරය සහ මුදල් සංවරනය පිළිබඳවද පැහැදිලි අදහසක් ලබාදෙන අතර ඒවා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුගතව පවත්වාගෙන ගොස් ඇත.

6. නෛතික සහ නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

මෙම මූල්‍ය ප්‍රකාශනද 2007 අංක 07 දරණ සමාගම් පනතේ (2) වගන්තියේ අවශ්‍යතා සමග අනුගත වේ.

වරලත් ගණකාධිකාරී

කොළඹ

දිනය: 2015 ජනවාරි 28

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මුළු ආදායම් සහ වියදම් ප්‍රකාශනය

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

	සටහන්	2013		2012
		රු	ශත	රු
වර්ෂය තුළ වියදම් ප්‍රතිපූර්ණය	3	<u>1,381,208,414.97</u>		<u>1,310,246,316</u>
		1,381,208,414.97		1,310,246,316
අඩු: නිශ්පාදන පිරිවැය	4	<u>(1,382,271,150.76)</u>		<u>(1,287,623,017)</u>
		(1,062,735.79)		22,623,299
වැඩි: වෙනත් ආදායම්	5	<u>24,622,143.25</u>		<u>21,433,055</u>
		23,559,407.46		44,056,354
අඩු: වියදම්				
පරිපාලන වියදම		(33,211,215.90)		(25,083,563)
බෙදාහැරීමේ පිරිවැය		(8,986,705.12)		(7,029,846)
මූල්‍ය සහ වෙනත් පිරිවැය		<u>(1,209,922.05)</u>		<u>(688,274)</u>
වර්ෂය සඳහා වියදම් වලට වඩා වැඩිවන ආදායම	6	(19,848,435.60)		11,254,672
<u>වෙනත් මුළු ආදායම</u>				
දේපල, යන්ත්‍ර සහ උපකරණ ප්‍රතිතක්සේරු කිරීම		-		26,259,462
වර්ෂය සඳහා මුළු ආදායම		<u>(19,848,435.60)</u>		<u>37,514,133</u>

මූල්‍ය තත්වය පිළිබඳ ඉහත ප්‍රකාශනය, මෙම මූල්‍ය ප්‍රකාශන වල වැදගත් කොටසක් වන පිටු අංක 6 සිට 12 දක්වා වන පිටු වල ඇතුළත් ගිණුම් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රකාශන වලට දක්වා ඇති සටහන් සමඟ කියවිය යුතුය.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය
2013 දෙසැම්බර් 31 දිනට

		31/12/2013		31/12/2012
	සටහන්	රු	ශත	රු
වත්කම්				
ජංගම නොවන වත්කම්				
දේපල, යන්ත්‍ර සහ උපකරණ	7.	439,429,678.73		434,425,073
		439,429,678.73		434,425,073
ජංගම වත්කම්				
භාණ්ඩලේඛන	7.	128,718,591.60		155,307,597
වෙළඳ සහ වෙනත් ලැබීම්	8.	33,467,322.33		27,797,334
මුදල් හා මුදල් සම කොටස්	9.	3,907,649.73		64,601,879
ආයෝජන	10.	60,456,528.00		-
		226,550,091.66		247,706,809
මුළු වත්කම්		665,979,770.39		682,131,882
සම කොටස් සහ වගකීම්				
ප්‍රාග්ධන සහ සංචිත				
ප්‍රාග්ධන සංචිත	11.	152,359,461.64		147,354,856
ප්‍රතිතක්ෂේරු සංචිත	12.	307,170,027.56		307,170,028
බහාලුම් සඳහා වන අරමුදල්	13.	-		4,296,065
වියදම් වලට වඩා වැඩිවන සමුච්චිත ආදායම		154,060,207.30		173,818,496
මුළු සම කොටස්		613,589,696.50		632,639,444
ජංගම නොවන වගකීම්				
විශ්‍රාම ප්‍රතිලාභ බැඳුම්කර	14.	30,086,347.50		28,201,125
වෛද්‍ය අරමුදල	15.	62,794.50		64,657
		30,149,142.00		28,265,781
ජංගම වගකීම්				
වෙළඳ සහ වෙනත් ගෙවීම්	16.	22,240,931.89		21,226,657
		22,240,931.89		21,226,657
මුළු සම කොටස් සහ වගකීම්		665,979,770.39		682,131,882

මූල්‍ය තත්වය පිළිබඳ ඉහත ප්‍රකාශනය, මෙම මූල්‍ය ප්‍රකාශන වල වැදගත් කොටසක් වන පිටු අංක 6 සිට 12 දක්වා වන පිටු වල ඇතුළත් ගිණුම් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රකාශන වලට දක්වා ඇති සටහන් සමග කියවිය යුතුය.

මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතේ අන්තර්ගත අවශ්‍යතාවන්ට අනුගතව සකස් කරනු ලැබ ඇත.

මූල්‍ය ප්‍රධානී

ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ හා ඉදිරිපත් කිරීමේ වගකීම දරනු ලබයි.

අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අනුමත කරන ලදී.

සභාපති

අධ්‍යක්ෂක

ජාඇල, කපුවත්ත
දිනය: 2015 ජනවාරි 28

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

සමකොටස් වල වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය
 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

	ප්‍රාග්ධන සංචිත රු ශත	CARE වෙනත් ලැබූ ප්‍රතිපාදන රු ශත	බහාලුම් සඳහා වන අරමුදල් රු ශත	ප්‍රතික්ෂේප සංචිත රු ශත	වියදම් වලට වඩා වැඩිවන සමුච්චිත ආදායම	මුළු රු ශත
2012/01/01 දිනට ශේෂය	127,132,391.91	22,636,578.17	4,296,065.15	246,452,131.00	162,563,824.19	563,080,990.42
ප්‍රතික්ෂේප සංචිත	-	-	-	60,717,896.56	-	60,717,896.56
ප්‍රාග්ධන සංචිත වලට මාරුකිරීම	22,636,578.17	(22,636,578.17)	-	-	-	-
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලද ප්‍රාග්ධන ප්‍රතිපාදන	16,470,144.75	-	-	-	-	16,470,144.75
අවප්‍රමාණය වීම- සෞ.අ ලද ප්‍රාග්ධන වත්කම්	(18,884,258.82)	-	-	-	-	(18,884,258.82)
වියදම් වලට වඩා වැඩිවන ආදායම - 2012	-	-	-	-	11,254,671.54	11,254,671.54
2012/12/31 දිනට ශේෂය	147,354,856.01	-	4,296,065.15	307,170,027.56	173,818,495.73	632,639,444.45
2013/01/01 දිනට ශේෂය	147,354,856.01	-	4,296,065.15	307,170,027.56	173,818,495.73	632,639,444.45
පූර්ව ගැලපුම්	-	-	(4,296,065.15)	-	90,147.17	(4,205,917.98)
සෞ.අ ලද ප්‍රාග්ධන ප්‍රතිපාදන	27,425,002.45	-	-	-	-	27,425,002.45
අවප්‍රමාණය වීම- සෞ.අ ලද ප්‍රාග්ධන වත්කම්	(22,420,396.82)	-	-	-	-	(22,420,396.82)
වියදම් වලට වඩා වැඩිවන ආදායම - 2013	-	-	-	-	(19,848,435.60)	(19,848,435.60)
2013/12/31 දිනට ශේෂය	152,359,461.64	-	-	307,170,027.56	154,060,207.30	613,589,696.50

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මුදල් සංවරණය පිළිබඳ ජරකාශන
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

	2013 රු	2012 රු
<u>මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් සංවරණය වීම්</u>		
වර්ෂය සඳහා වියදම මත ආදායම	(19,848,436)	11,254,672
<u>ගැලපුම්</u>		
වර්ෂය සඳහා පාරිතෝෂික ප්‍රතිපාදන	3,661,583	122,427
වෛද්‍ය ආධාර සඳහා ප්‍රතිපාදන	<u>103,600</u>	<u>105,800</u>
	3,765,183	228,227
කාරක ප්‍රාග්ධන වල වෙනස්වීම් වලට පෙර මෙහෙයුම් ලාභය	(16,083,253)	11,482,899
<u>කාරක ප්‍රාග්ධන වල වෙනස්වීම්</u>		
අඩුවීම/(වැඩිවීම) ණයකරුවන් සහ වෙනත් ලැබීම්	(5,669,989)	22,137,659
අඩුවීම/(වැඩිවීම) වෙළඳ සහ වෙනත් ගෙවීම්	1,014,275	(37,240,067)
අඩුවීම/(වැඩිවීම) භාණ්ඩ ලේඛණ	<u>26,589,005</u>	<u>30,610,593</u>
	21,933,291	15,508,185
පාරිතෝෂික ගෙවීමට පෙර මෙහෙයුම් ක්‍රියාකාරකම් වල		
ශුද්ධ මුදල් සංවරණය වීම	5,850,039	26,991,083
අඩු: ගෙවන ලද පාරිතෝෂික	(1,776,360)	4,598,472
වෛද්‍ය ප්‍රතිලාභ ගෙවීම්	<u>(105,462)</u>	<u>(41,144)</u>
බදුකරණයෙන් පසුව මෙහෙයුම් ක්‍රියාකාරකම් වල ශුද්ධ		
මුදල් සංවරණය වීම	3,968,217	31,548,411
<u>ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් සංවරණය</u>		
දේපල, යන්ත්‍ර සහ උපකරණ ලබාගැනීම	(27,425,002)	(16,486,915)
භාණ්ඩාගර බිල්පත් ලබාගැනීම	<u>(60,456,528)</u>	<u>-</u>
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් සංවරණය	(87,881,530)	(16,486,915)
<u>මුල් ක්‍රියාකාරකම් වලින් මුදල් සංවරණය</u>		
සෞ.අ. ලද ප්‍රාග්ධන ප්‍රතිපාදන	<u>27,425,002</u>	<u>16,470,145</u>
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් සංවරණය	27,425,002	16,470,145
මුදල් හා මුදල් සම කොටස් වල වෙනස්වීම්	(60,694,229)	31,531,641
ඉදිරියට ගෙනා මුදල් හා මුදල් සම කොටස්	64,601,879	33,070,238
ඉදිරියට ගෙන ගිය මුදල් හා මුදල් සම කොටස්	<u>3,907,650</u>	<u>64,601,879</u>
<u>මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දක්වා ඇති මුදල් හා</u>		
<u>මුදල් සම කොටස් පිළිබඳ විශ්ලේෂණය</u>		
ලංකා බැංකුව-ජාඇල-71324617	3,633,719	990,193
ලංකා බැංකුව-ජාඇල-72059803	273,931	63,160,686
පරිවහන මුදල්	-	400,000
ආපාතික අරමුදල්	-	50,000
මුදල් අග්‍රිම	-	1,000
	<u>3,907,650</u>	<u>64,601,879</u>

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

1. සුවිශේෂ ගිණුම්කරන ප්‍රතිපත්ති

1.1.1 වාර්තාකරනු ලබන අයිතම

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පූර්ණ රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ නීතිගත සහ ස්ථාවර සීමිත වගකීම් සහිත සමාගමකි. සමාගමේ ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය තැ.පෙ අංක 17, කපුවත්ත, ජාඇල, ශ්‍රී ලංකා යන ස්ථානයේ පිහිටා ඇත.

1.1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් වල ස්වභාවය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ත්‍රිපෝෂ බෙදාදීමේ වැඩසටහන සඳහා ත්‍රිපෝෂ නිශ්පාදනය කරනු ලබන එකම සමාගම වේ.

සමාගමේ වෙනත් ප්‍රධාන ක්‍රියාකාරකම්-

- ශ්‍රී ලංකාවේ මාතෘ සහ ළමා මන්දපෝෂණය අඩුකිරීම සඳහා ශ්‍රී ලාංකීය ශක්තිවර්ධක අතිරේක ආහාර නිශ්පාදනයක් ලෙස ත්‍රිපෝෂ වර්ධනය, නිශ්පාදනය සහ බෙදාහැරීම සඳහා පහසුකම් සැලසීම.
- ත්‍රිපෝෂ නිශ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයනු ලබන දේශීය ගොවියන්ගේ ආදායම් ඉපයීමේ මාර්ග වර්ධනය කිරීම සඳහා හැකිතාක් දිරිමත් කිරීම.
- රාජ්‍ය ප්‍රතිපත්තිය මත පදනම්ව, වෙනත් ශක්ති වර්ධක ආහාර අලවිය අඩුකිරීම.
- වාර්ෂික ත්‍රිපෝෂ අවශ්‍යතාවය ගනණයකිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.

1.1.3 අධ්‍යක්ෂක මණ්ඩලය

කීරාන් අතපත්තු මහතා(සභාපති)

K.D රෝස්මරි ඔල්ගා මහත්මිය

පාලිත ගුණරත්න මහීපාල මහතා

වෛද්‍ය ශාන්ති රේණුකා හේමමාලි පතිරගේ ගුණවර්ධන

වෛද්‍ය දීප්ති කුමුදුනි සමරගේ

අහමඩ් රියාස් අහමඩ් මහත්මිය

වෛද්‍ය ජානකී ගුණරත්න

මණ්ඩලයේ ලේඛම්

තනුජා ප්‍රියදර්ශනී අල්විස් මහත්මිය

1.1.4 විගණකවරුන්

කපිල රත්නසිංහ සහ සමාගම

(වරලත් ගණකාධිකාරීවරුන්)

83/1/2, සුභද්‍රාරාම පාර,ගංගොඩවිල,නුගේගොඩ

1.1.5 බැංකුකරුවන්

ලංකා බැංකුව

1.1.6 නිකුත් කිරීම සඳහා බලයලත් දිනය

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2015 ජනවාරි 28 දින ගනු ලැබූ තීරණයට අනුව සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ හි 2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම පිණිස බලය ලබා දෙන ලදී.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

1.1.7 සකස්කිරීමේ පදනම

අ. අනුකූලතා ප්‍රකාශනය

ආදායම් ප්‍රකාශනය, මුළු ආදායම සහ වියදම පිළිබඳ ප්‍රකාශනය, මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය, සම කොටස් වල වෙනස් වීම් පිළිබඳ ප්‍රකාශනය සහ මුදල් සංවරණය පිළිබඳ ප්‍රකාශනය ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ සටහන් (මූල්‍ය ප්‍රකාශන) සමග ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුගතව (SLFRS/LKAS) සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයන්ට අනුගතව සකස් කරනු ලැබ ඇත. 2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා වන මෙම මූල්‍ය ප්‍රකාශන 2012 ජනවාරි 01 සිට කඩිනමින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුගතව (SLFRS/LKAS) සකස් කරන ලද පළමු මූල්‍ය ප්‍රකාශන වේ.

ආ. ඇගයුම්කරණයේ පදනම

මූල්‍ය ප්‍රකාශන පූර්ව පිරිවැය පදනම මත සකස් කර ඇත. අදාළ සටහන් යටතේ සාධාරණ අගයන්ට අදාළ විස්තර දක්වා ඇත.

ඇ. තුලනාත්මක තොරතුරු

මෙම වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන දැනුවත් භාවය වර්ධනය කිරීම සඳහා සහ මෙම අන්තර් කාල තුලනය සඳහා මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති පෙර වර්ෂයන්ට අදාළ දත්ත වලට අදාළ ගුණාත්මක සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් තුලනාත්මක තොරතුරු ඉදිරිපත් කර ඇත.

පහත දක්වා ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති මෙම මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති සියලුම කාල පරිච්චේදයන් සඳහා අදාළ වේ.

මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති අයිතම ඉදිරිපත් කිරීම හෝ වර්ග කිරීම් සංශෝධනය කර ඇති විට වඩාත් නිරවද්‍ය තොරතුරු ලබාදීම සඳහා පවතින වර්ෂයේ ගිණුම් සමග ගැලපීම සඳහා තුලනාත්මක දත්තද නැවත වර්ග කරනු ලැබ ඇත.

ඈ. යොදාගනු ලබන සහ ඉදිරිපත් කෙරෙන ව්‍යවහාර මුදල්

සමාගමේ විසින් යොදාගනු ලබන සහ ඉදිරිපත් කෙරෙන ව්‍යවහාර මුදල් වන ශ්‍රී ලංකා රුපියල් වලින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති සියලුම මූල්‍ය තොරතුරු ඇසන්නන් 1000 ට වටයා ඇත.

ඉ. ප්‍රධාන ඇස්තමේන්තු සහ වැදගත් තීරණ

SLFRS සහ LKAS සමග අනුගතව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වත්කම්, වගකීම්, ආදායම සහ වියදම් හි වාර්ථාකරන ලද දත්ත වලට අදාළව කලමනාකාරිත්වය විසින් තීරණ ගැනීම, තක්සේරු කිරීම සහ උපකල්පනය කිරීම් සිදුකරනු ලබයි. සත්‍ය ප්‍රතිඵල මෙම ඇස්තමේන්තු සහ තීරණ වලට වඩා වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු සහ පහත සඳහන් උපකල්පන ක්‍රියාත්මක පදනම මත සමාලෝචනය කරනු ලැබේ. ගිණුම් ඇස්තමේන්තු වලට සංශෝධන එම සංශෝධන වර්තමානයට සහ අනාගතයට බලපානු ලබන්නේ නම් ඇස්තමේන්තු සංශෝධනය කරනු ලබන කාල සීමාවේදී හඳුනා ගනී.

1.2. වත්කම් සහ ඒවායේ තක්සේරු පදනම

1.2.1. දේපල, යන්ත්‍ර සහ උපකරණ

අ. හඳුනාගැනීම සහ ඇගයීම

දේපල යන්ත්‍ර සහ උපකරණ අයිතම සමුච්ච ක්ෂයවීම් සහ අපහායන අලාභ වලින් තොරව සාධාරණ අගයකින් ඉදිරිපත් කරනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

දේපළ යන්ත්‍ර සහ උපකරණ අයිතම සමුච්චිත ක්ෂයවීම් සහ අපහායන අලාභ වලින් තොරව මූලිකවම ඉදිරිපත් කරනු ලබයි. වත්කමක වැදගත් කොටස් හඳුනාගනු ලබන අතර ඒවා වෙන් වෙන්ව ක්ෂය කරණයට ලක් කෙරේ. දේපළ යන්ත්‍ර සහ උපකරණවල විශේෂ කොටස් කලින් කලට ප්‍රතිෂ්ඨාපනය කිරීම අවශ්‍යවන විට, ප්‍රතිෂ්ඨාපනය කරන ලද කොටස අයිතමය හඳුනා නොගන්නා අතර අළුතින් දමන ලද කොටස එහි අපේක්ෂිත ආයු කාලය සහ ක්ෂය වීම සමග හඳුනා ගනී. වෙනත් සියලුම අළුත්වැඩියා සහ නඩත්තු පිරිවැය, වැය වූ පරිදි ආදායම් ප්‍රකාශනයේ දක්වා ඇත.

ආ. පිරිවැය

දේපළ, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සඳහා වන පිරිවැය යන්නට එහි මිලදී ගැනුම් පිරිවැය සහ අපේක්ෂිත භාවිත තත්වයට එම වත්කම පත්කරලීම සඳහා සෘජුව වැයවූ පිරිවැය ඇතුළත් වේ.

වත්කම් වල ඉපැයුම් දාරිතාවය වැඩි කිරීම සඳහා හෝ පවත්වාගෙන යාම සඳහා වත්කම් ස්ථිර ආකාරයෙන් ලබා ගැනීම , දීර්ග කිරීම හෝ වර්ධනය කිරීම සඳහා වැය වූ සෙසු වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස හැඳින්වේ.

ප්‍රධාන පරීක්ෂා කිරීමේ වියදම් සහ අළුත්වැඩියා කටයුතු සඳහා වන වියදම් ඇතුළුව වෙන් වෙන්ව ගණනය කරනු ලබන දේපළ, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ අයිතමයක කිසියම් කොටසක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැය වූ වියදම, ප්‍රාග්ධන වියදම් ලෙස සැලකේ. සමාගමට අනාගත ආර්ථික ප්‍රතිලාභයක් ගලා ඒමට සැලැස්වීමේ ශක්‍යතාවක් එහි අන්තර්ගත වන්නේනම් සහ එහි පිරිවැය නිරවද්‍ය ලෙස ගණනය කළහැකි වන්නේනම් පමණක් සෙසු වියදම් ප්‍රාග්ධනී කරණය කරනු ලැබේ.

ඇ. ක්ෂය වීම

අපේක්ෂිත ප්‍රයෝජනවත් ජීව කාලය මත පදනම්ව වත්කම්වල පිරිවැය කපා හැරීම සඳහා , වර්ෂයකට පහත සඳහන් අනුපාත මත පදනම්ව, ක්ෂය වීම සෘජුවම ප්‍රාග්ධන සංචිතවලට ගණනය කරනු ලැබේ.

ගොඩනැගිලි	වසර 20 ට වැඩි
යන්ත්‍රෝපකරණ	වසර 20 ට වැඩි
මෝටර් රථ	වසර 05 ට වැඩි
උපකරණ සහ මෙවලම්	වසර 05 ට වැඩි
විද්‍යාගාර උපකරණ	වසර 05 ට වැඩි
කාර්මික උපකරණ	වසර 10 ට වැඩි
විදුලි වැඩ	වසර 05 ට වැඩි
කාර්මික උපකරණ	වසර 10 ට වැඩි
ගෘහ භාණ්ඩ සහ සවිකුරු	වසර 10 ට වැඩි

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

ඇ. නොපිළිගැනීම

දේපළ, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ අයකිමයන් බැහර කිරීමේදී හෝ එමගින් තවදුරටත් ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අවස්ථාවකදී එම අයිතම නොපිළිගැනේ. වත්කම් නොපිළිගැනීමෙන් ඇතිවන කිසියම් ලාභයක් හෝ පාඩුවක් එම වත්කම නොපිළිගත් වර්ෂයේ සමස්ථ ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් කරනු ලබයි.

1.2.2 ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයන්

ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයන් වියදම් ලෙස මෙහිලා ප්‍රකාශ කෙරේ. මේවා අපේක්ෂිත ප්‍රාග්ධන සම්පාදනයක් වන ගොඩනැගිලි ඉදිකිරීම් කාර්ය සඳහා සෘජුව දරණ ලද ප්‍රාග්ධන වියදම් වේ. සිදුකෙරෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් දේපළ, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ යන අදාල වත්කම් බාණ්ඩය වෙත මාරු කරනු ලැබේ. එසේ සිදු කරනු ලබන්නේ ඒවා භාවිතය සඳහා යොදා ගන්නා විටදීය. එනම් සමාගම විසින් අපේක්ෂා කරන ආකාරයේ මෙහෙයුම් කාරක තත්වයක හා ලබාගතහැකි ස්ථානයක ඒවා පවතින විටය. ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රාග්ධන කාර්යයන් ණය ගැනුම් පිරිවැය ඇතුළත් කෙට සහ සමුච්චිත අපනයන අලාභ රහිතකොට මෙහි පිරිවැය ප්‍රකාශ කොට ඇත.

1.2.3 අස්පාශ්‍ය වත්කම්

අස්පාශ්‍ය වත්කම් ලෙස හඳුනාගනු ලබන්නේ පවත්නා වත්කම් ඔස්සේ අයතනය වෙත අනාගතයේ ලැබිය හැකි ආර්ථික ප්‍රතිලාභ සහ අස්පාශ්‍ය වත්කම් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට LKAS-38 අනුකූලව මිණුම්කරණය කළ හැකි වත්කම්වල වටිනාකමයි. ඒ අනුව ඌණතා සමුච්චිත ක්‍රමක්ෂය සහ සියලුම සමුච්චිත අපනයන අලාභ රහිත කොට මෙම වත්කම් මූල්‍ය ක්‍රමක්ෂය පිළිබඳ ප්‍රකාශනයේ දක්වා ඇත.

පර්ගණක මෘදුකාග වසර 05 ට අධික කාලයක් පුරා සරල රේඛීය ක්‍රම වේදයෙන් ක්‍රමක්ෂය කර ඇත. වර්ෂ 05 කට අධික කාලයක් තිස්සේ පැවති කාර්ය සංවර්ධන පිරිවැය සරළ රේඛීය ක්‍රමය මත කපා හැර ඇත.

1.2.4. භාණ්ඩ ලේඛනය

අභාවිත සහ මන්දගාමී අයිතම ලැබියයුතු ප්‍රතිභායගක් ලෙස සැලකීමෙන් අනතුරුව භාණ්ඩ ලේඛන සාමාන්‍ය පිරිවැයකින් තක්සේරු කර ඇත. ශුද්ධ උපලබ්ධි වටිනාකම වන්නේ නිමකිරීම සඳහා වන ඇස්තමේන්තු පිරිවැය හා අලෙවිය සඳහා වන පිරිවැය රහිත කොට ලේඛනගත භාණ්ඩ සාමාන්‍ය ව්‍යාපාර මාර්ගයෙන් අලෙවි කළ හැකි වටිනාකමයි. ලේඛනගත භාණ්ඩ වර්තමානයේ ස්ථානගත කර ඇති ස්ථානයට රැගෙන ඒමට දැරූ පිරිවැය සහ දැනට ඒවායේ තත්වය පහත සඳහන් සූත්‍රය මගින් ගිණුම් ගත කර ඇත.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

අමුද්‍රව්‍ය	මිල
නිම කරන ලද භාණ්ඩ සහ පවතින කාර්යයන්	සෘජු අමුද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය ක්‍රියාත්මක ධර්තාවය මත පදනම් වන ස්ථාවර නිශ්පාදන පොදු කාර්යයවල සමානුපාතිකය
සංක්‍රමණ භාණ්ඩ	තථ්‍ය පිරිවැය

ශුද්ධ උපලබ්ධි වටිනාකම වන්නේ නිමකිරීම සඳහා වන ඇස්තමේන්තු පිරිවැය හා අලෙවිය සඳහා වන පිරිවැය රහිත කොට ලේඛනගත භාණ්ඩ සාමාන්‍ය ව්‍යාපාර මාර්ගයෙන් අලෙවි කළ හැකි ඇස්තමේන්තුගත වටිනාකමයි.

1.2.5.වත්කම් අපහානයනය

කිසියම් අපහානයක් පෙන්වුම් කරන්නේදැයි නිශ්චය කිරීම සඳහා වාර්තා කෙරෙන සෑම දිනයකදීම ඉදිරියට ගෙනයන ලද මුදල සමාලෝචනයට ලක් කෙරේ. එහිදී එබඳු අපහානයක් පවතින බව දක්නට ලැබුණහොත් එම වත්කම්වල පියවා ගතහැකි මුදල ඇස්තමේන්තු කෙරේ. වත්කමක ධාරිතා අගය හෝ මුදල් උත්පාදන ඒකකය , එහි පියවා ගතහැකි මුදල් ප්‍රමාණය අභිබවා යන්නේනම් එය අපහායන අලාභයක් ලෙස හඳුනා ගැනේ. අපහායන අලාභය පරිවර්තනය කරනු ලබන්නේ පියවාගත හැකි මුදල් ප්‍රමාණය නිශ්චය කිරීමට යොදාගත් ඇස්තමේන්තුවල කිසියම් වෙනස්කමක් පැවතියහොත්ය.

1.2.6.මූල්‍ය වත්කම්

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති LKAS 39 විෂය පථය තුළ මූල්‍ය වත්කම් වර්ගකොට දක්වා තිබෙන්නේ ලාභ හෝ අලාභ ඔස්සේ වන සාධාරණ අගය මත, ණය සහ ලැබීම කල් පිරීමට නියමිත ආයෝජන, විකිණීම සඳහා ඇති මූල්‍ය වත්කම් හෝ ව්‍යුත්පන්න ලෙස නම් කර ඇති එලදායි හෙප්මයක හෙප්න් ආධාරක වශයෙනි. මූලික හඳුනාගැනීමේදී සමාගම සිය මූල්‍ය වත්කම්වල වර්ගීකරණය තීරණය කරයි.

සමාගම ණය සහ ලැබීම් මූලික වශයෙන් හඳුනාගෙන ඒවා ආරම්භ වූ දිනයේදී තැන්පත් කරයි. සමාගම නීත්‍යානුකූල ගිවිසුමේ විධිවිධානවලට අනුව පාර්ශවකරුවකු බවට පත්වන දිනයේදී මූලික වශයෙන් සිය සියළුම සෙසු වත්කම් හඳුනාගැනීමක් කරයි. (ලාභ හෝ අලාභ ඔස්සේ සාධාරණ අගයක් සහිත වන්නේයැයි නිශ්චය කරගත හැකි ඇතැම් වත්කම්)

වත්කමක මුදල් සංවරණය මත වන කොන්ත්‍රාත්මය අයිතිය ඉකුත්වන විට හෝ අන්තරාය සහ ජරලාභ සහිතව මූල්‍ය වත්කමෙහි හිමිකාරිත්වය මාරුවන ආකාරයේ ගනුදෙනුවකදී මූල්‍ය වත්කම් මත වන මුදල් සංවරණය මත වන කොන්ත්‍රාත්මය අයිතිය ලැබීම මාරුවන විට සමාගම විසින් මූල්‍ය වත්කම් නොසලකාහරිනු ලබයි. සමාගම විසින් නිර්මාණය කරන ලද හෝ ලබාගන්නා ලද මාරු කරන ලද මූල්‍ය වත්කමක කිසියම් පොළියක් වේ නම් එය වෙනස් වත්කමක් හෝ වගකීමක් ලෙස හඳුනාගනු ලබයි.

මූල්‍ය වත්කම් හා වගකීම් හිලව් කරනු ලබන අතර , මුදල් හිලව් කිරීම සඳහා සමාගමට නීත්‍යානුකූල අයිතියක් ඇති විට සහ දළ පදනම මත පියවීමට අදහස් කරන විට හෝ වත්කම උපලබ්ධිකර වගකීම එකවර පියවීමට කටයුතු කරන විට පමණක් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දළ මුදල් ප්‍රමාණය දක්වනු ලබයි.

සමාගමේ මූල්‍ය වත්කම් වලට මුදල් සහ කෙටි කාලීන ආයෝජන සහ වෙළඳ සහ වෙනත් ලැබීම් ඇතුළත් වේ.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

අ. ලාභ හෝ අලාභ මගින් නිශ්චය කරනු ලබන මූල්‍ය වත්කම්වල සාධාරණ අගය

ලාභ හෝ අලාභ මගින් නිශ්චය කරනු ලබන මූල්‍ය වත්කම්වල සාධාරණ අගය යන්නට වෙළඳාම සඳහා පැවති මූල්‍ය වත්කම් සහ ලාභ සහ අලාභ මත සාධාරණ අගය වෙළඳාම සඳහා පැවති මූල්‍ය වත්කම් සහ ලාභ සහ අලාභ මත සාධාරණ අගයන් සහිත මූලික හඳුනාගැනීමෙන් අනතුරුව නම් කරන ලද මූල්‍ය වත්කම් ඇතුළත් වේ. මූල්‍ය වත්කම් , විකිණීම සඳහා හෝ ඉදිරි කාලයේදී නැවත මිලදී ගැනීම සඳහා ලබාගෙන ඇත්නම් අලෙවිය සඳහා පැවති ලෙස වර්ග කරනු ලැබේ.

ලාභ හෝ අලාභ මගින් නිශ්චය කරනු ලබන මූල්‍ය වත්කම්වල සාධාරණ අගය සමස්ථ ආදායම් ප්‍රකාශනයේ, මූල්‍ය ආදායම හෝ මූල්‍ය වියදම හි හඳුනාගනු ලබන සාධාරණ අගයෙහි වෙනස්කම් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ දක්වා ඇත.

ලාභ හෝ අලාභ මගින් මූලිකවම හඳුනාගනු ලබන සාධාරණ අගය මත සමාගම විසින් කිසිදු මූල්‍ය වත්කමක් නම් කරනු ලැබ නැත.

ආ. ණය සහ ලැබීම්

ණය සහ ලැබීම් යනු සක්‍රීය වෙළඳ පොලේ දක්වා නොමැති ස්ථාවර හෝ නිර්ණය කරගත හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. මූලික ඇගයුම්කරණයෙන් පසුව කාර්යක්ෂම පොළී අනුපාත ක්‍රමය යොදාගැනීමෙන් හා අපනයන අලාභ කපා හැර එවැනි මූල්‍ය වත්කම් ක්‍රමක්ෂය පිරිවැය මත ගණනය කරනු ලැබේ. ක්‍රමක්ෂය පිරිවැය අත්පත් කර ගැනීමෙන් ලබා ගන්නා වටිමක් හෝ වාරිකයක් සහ කාර්යක්ෂම පොළී අනුපාත ක්‍රමයේ ගාස්තු හෝ පිරිවැය අනුව ගණනය කරනු ලැබේ. EIR ක්‍රමක්ෂය සමස්ථ ආදායම් ප්‍රකාශනයේ මුදල් ආදායම දක්වා ඇත. අපහායනවලින් සිදුවන අලාභ සමස්ථ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය පිරිවැය හඳුනාගනු ලබයි.

ණය සහ ලැබීම්, වෙළඳ ලැබීම්, සේවක ණය , තැන්පතු, අත්තිකාරම්, වෙනත් ලැබීම් සහ මුදල් සහ මුදල් සම කොටස් ඇතුළත් වේ.

ඇ. කල් පිරීමට නියමිත ආයෝජන (HTM)

ස්ථාවර හෝ නිශ්චය කළ හැකි ගෙවීම් සහ ස්ථාවර කල් පිරීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් , එම වත්කම් කල් පිරන තෙක් පවත්වා ගැනීම සඳහා සමාගම වෙත හැකියාවක් සහ අදහසක් පවත්න විට ඒවා කල් පිරීමට නියමිත වත්කම් ලෙස වර්ග කෙරේ. මූලික ඇගයුම්කරණයෙන් පසුව කල් පිරීමට නියමිත ආයෝජන අපහායන අලාභවලින් තොර කාර්යක්ෂම පොළී අනුපාත ක්‍රමය මගින් ක්‍රමක්ෂය පිරිවැය මත ගණනය කරනු ලැබේ. කාර්යක්ෂම පොළී අනුපාත ක්‍රමක්ෂය සමස්ථ ආදායම් ප්‍රකාශනයේ මුදල් ආදායමට ඇතුළත් කර ඇත. අපහායනවලින් සිදුවන අලාභ සමස්ථ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය පිරිවැයෙහි දක්වා ඇත.

රාජ්‍ය සුරැකුම්පත්වල ආදායම සහ ස්ථාවර තැන්පතු කල් පිරීමට නියමිත ආයෝජන යටතේ වර්ගකර දක්වා ඇත.

ඉ. අලෙවිය සඳහා ඇති මූල්‍ය ආයෝජන

අලෙවිය සඳහා පවතින මූල්‍ය වත්කම් යනු අලෙවිය සඳහා යැයි නම් කරනු ලබන හෝ ඉහත සඳහන් කරන ලද මූල්‍ය වත්කම් බාණ්ඩවල දක්වා නොමැති ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. මූලික හඳුනාගැනීමට පසුව ඒවා සාධාරණ අගයකින් ගණනය කරනු ලබන අතර , අපහායන අලාභ හැර එහි සඳහන් වෙනස්කම් වෙනත් මුළු ආදායමෙහි දක්වන අතර අරමුදල් හා සංචිතවල සාධාරණ අගය මත වන සංචිතවල දක්වා ඉදිරිපත් කරයි. අලෙවිය සඳහා පවතින ණය සුරැකුම්පත් මත ලැබෙන පොළී ආදායම කාර්යක්ෂම පොළී අනුපාත ක්‍රමය යටතේ ගණනය කරනු ලබන අතර ලාභ හෝ අලාභවල හඳුනාගනු ලබයි. ආයෝජනයක්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

නොපිළිගන්නා විට අරමුදල් හෝ සංචිතවල සමුච්චිත වන ලැබීම් හෝ අලාභ ලාභ හෝ අලාභ ලෙස නැවත වර්ග කරනු ලබයි.

2.7.1 මූල්‍ය වත්කම් අපහායනය

සෑම වාර්තාකරන දිනයකදීම මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් අපහායනයට ලක්වී ඇත්ද යන්න සමාගම විසින් ගණනය කරනු ලබන අතර එවැනි අපහායනය වීමක් සිදුවී ඇත්නම් එම අපහායනයට ලක්වූ ප්‍රමාණය වත්කමෙහි පවතින අගය සහ වර්තමාන අගය අතර ඇති වෙනස සැලකිල්ලට ගෙන ගණනය කරනු ලැබේ.

1.2.8. මුදල් සහ මුදල් සම කොටස්

මුදල් සහ මුදල් සම කොටස් යන්නට අත ඇති මුදල් , බැංකු තැන්පතු සහ නැවත මිලදී ගැනුම් සම්මුති ඇතුළත් වේ.

‘වක්‍ර ක්‍රමවේදය’ යොදා ගනිමින් සකස් කරනු ලැබ ඇති මුදල් සංවරණ ප්‍රකාශන සඳහා වන මුදල් සහ මුදල් සම කොටස් හි සංරචකයක් ලෙස බැංකු අයිරා ඇතුළත් කර ඇත.

1.3. වගකීම් සහ ප්‍රතිපාදන

මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය මත ජංගම වගකීම් ලෙස වර්ග කර ඇති වගකීම් , ඉල්ලුම් කිරීමෙන් හෝ වාර්තා කරන දින සිට වසරක් ඇතුළත ගෙවීමට ඇති හිඟ මුදල් වේ. ජංගම නොවන වගකීම් යනු වාර්තා කරන දිනට වසරකට පසු ගෙවීමට ඇති හිඟ ශේෂයන් වේ.

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ඉහත හඳුනාගන්නා ලද සියළුම වගකීම් සැලකිල්ලට ගෙන ඇත. ප්‍රතිපාදන සහ වගකීම් අතින් සිදුවීමක් හේතුවෙන් නෛතික බැඳුම්කරවලට යටත්වී ඇති අවස්ථාවන්හිදී හඳුනාගනු ලබන අතර අදාළ බැඳුම්කරය පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යාමක් සිදුවිය යුතුය.

1.3.1. සේවක ප්‍රතිලාභ

අ. විශ්‍රාම පාරිතෝෂික ප්‍රතිපාදන

සියළුම සුදුසුකම් ලත් සේවකයින් සඳහා 1983 අංක:12 දරණ පාරිතෝෂික ගෙවීම් පනත යටතේ සමාගම විසින් ප්‍රතිලාභ සැලසුම පිළිගෙන ඇත. මෙම ප්‍රතිලාභ සැලසුම සඳහා බාහිරින් අරමුදල් සපයා නොමැත.

ප්‍රතිපාදන ගනණය කිරීම සඳහා සොයාගනු ලැබූ ප්‍රධාන උපකල්පන

වට්ටම් අනුපාතය	12%
ඉදිරි වැටුප් වර්ධක අනුපාතය	10%
කාර්ය මණ්ඩල පිරිවැටුම	02%
විශ්‍රාමික වයස අවුරුදු	55

ආ. නිශ්චිත දායක සැලසුම

නිශ්චිත දායක සැලසුමක් යනු ආයතනයක් විසින් වෙනත් ආයතනයකට ගෙවනු ලබන ස්ථාවර දායක මුදලක් සහ ඉදිරියට මුදල් ගෙවීම සඳහා නෛතික හෝ සාධනීය බැඳුම්කර වලින් තොර පශ්චාත් සේවා සැලසුමකි.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

නිශ්චිත දායක සැලසුම් සඳහා වන දායක බැඳුම්කර වියදමක් ලෙස සම වියදම් දැරීමට සිදුවන අවස්ථාවේ සමස්ථ ආදායම් ප්‍රකාශනයේදී හඳුනා ගනී.

ඇ. සේවක අර්ථසාධක අරමුදල

සමාගම 12% සහ සේවකයින් සිය වැටුපෙන් 08% අනුමත අර්ථසාධක අරමුදල වෙත ලබාදේ.

1.3.2 වෙළඳ සහ වෙනත් ගෙවීම්

වෙළඳ සහ වෙනත් ගෙවීම් පිරිවැය ලෙස දැක්වේ.

1.3.3 බදුකරණය

2006 අංක. 10 දරණ දේශීය ආදායම් පනතේ 7 (iXiv) වගන්තිය යටත් ලාභාංශ වල අතිරික්තය සහ ආදායම හෝ පොළිය හැර සමාගමේ අතිරික්තය සහ ආදායම ආදායම් බදුවලින් නිදහස්කොට සැලකේ.

1.3.4 විලම්බිත බදු කරණය

ලාභාංශ හෝ පොළියක් ලැබෙන අතිරික්තය සහ ආදායම හැර සමාගමේ අතිරික්තය සහ ආදායම 2006 අංක. 10 දරණ දේශීය ආදායම් පනතේ 7 (iXiv) වගන්තිය යටත් ආදායම් බදුවලින් නිදහස්කොට සැලකේ.

1.3.5 ප්‍රාග්ධන බැඳීම් සහ ආපාතික වගකීම්

ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිත අවස්ථා හෝ ආර්ථික ප්‍රතිලාභ මාරු කිරීම නිශ්චිතව ගණනය කළ නොහැකි වර්තමාන බැඳුම්කර මගින් පමණක් නිශ්චය කරගත හැකි බැඳුම්කර ආපාතික වගකීම් ලෙස හැඳින්වේ.

සමාගමේ ප්‍රාග්ධන බැඳීම් සහ ආපාතික වගකීම් අදාල මූල්‍ය ප්‍රකාශන සඳහා වන සටහන්හි දක්වා ඇත.

1.4 සමස්ථ ආදායම් ප්‍රකාශනය

ප්‍රාග්ධන සංචිත - (ප්‍රාග්ධන ප්‍රතිපාදනවලට සම්බන්ධ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ CARE සී/ස සිලෝන් ටොබැකෝ විසින් ලබා දෙන ලද 2000 වර්ෂයේ සිට ස්ථාවර වත්කම මත වැය කරන ලද අරමුදල් ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස සලකනු ලබන අතර . මෙම අයිතමවලට අදාල ක්ෂයවීම් , වර්ෂය සඳහා වන මුළු ක්ෂයවීමවලට හිලවී කරමින් අදාල ප්‍රාග්ධන ප්‍රතිපාදන ගිණුම්වලට අයකරනු ලැබේ.

1.4.1 ප්‍රතිපාදන

ප්‍රතිපාදන ලැබෙන බවට සහ ඒ හා සම්බන්ධ සියලු කොන්දේසි හා එකඟවන බවට සාධාරණ සහතිකයක් ඇතිවිට රාජ්‍ය ප්‍රතිපාදන හඳුනාගත හැකිය.

වැය කරන ලද මුදල් සඳහා සමාගම වෙත හිලවී කරන ප්‍රතිපාදන වියදම හඳුනාගනු ලබන කාල සීමාවේදීම සමස්ථ ආදායම් ප්‍රකාශනයේ ආදායම ලෙස හඳුනාගැනේ. වත්කමක් වෙනුවෙන් දරන ලද පිරිවැය වෙනුවෙන් සමාගම වෙත ගෙවන මුදල් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනයේ හඳුනාගැනේ.

1.4.3 වියදම

අ. ගතවූ පිරිවැය සහ විශේෂිත අයිතම වලින් උපයන ලද ආදායම මත පදනම්ව සමස්ථ ආදායම් ප්‍රකාශනයේ වියදම හඳුනාගැනේ. සමාගම පවත්වාගෙන යාමේදී හා ප්‍රාග්ධන වත්කම් නඩත්තු කිරීමේදී වැයවූ සියලු වියදම් වර්ෂය සඳහා වන ආදායම ඉදිරියේ දක්වා ඇත.

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්
2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

1.4.4 මූල්‍ය වියදම/ආදායම

ආයෝජනය කරන ලද අරමුදල් වල උපචිත පදනමෙන් ලැබෙන පොළීය මුදල් ආදායමට ඇතුළත් වේ.

1.5 මුදල් සංචරණ ප්‍රකාශනය

මුදල් සංචරණ ප්‍රකාශනය LKAS 7 අනුව සකස් කර ඇත.

ගෙවන ලද පොළීය මෙහෙයුම් මුදල් සංචරණ යටතේ දක්වා ඇති අතර ලැබූ පොළීය ආයෝජන මුදල් සංචරණ යටතේ දක්වා ඇත.

1.6 වාර්තා කාල සීමාවෙන් පසුව ඇතිවූ සිදුවීම්

වාර්තා කිරීම් සිදුකරන ලද කාල සීමාවට පසුව වාර්තාවන භෞතික සිදුවීම් මෙහිලා සැලකිල්ලට ගෙන ගිණුම් වල අවශ්‍ය වෙනස්කම් සිදුකර ඇත.

1.7 නිකුත් කරන ලද එහෙත් තවමත් ක්‍රියාත්මක නොවූ ප්‍රමිතීන්

නිකුත් කරන ලද එහෙත් සමාගමේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නිකුත් කරන දිනය වන විට ක්‍රියාත්මක නොවූ ප්‍රමිතීන් පහත ලැයිස්තු ගත කර ඇත. මෙම ප්‍රමිති ලැයිස්තු ගත කිරීම් සහ නිකුත් කරන ලද අර්ථකථන අනාගතයේදී යොදාගන්නා අවස්ථාවක අනාවරණය වන කරුණු, මූල්‍ය තත්වය සහ කාර්ය සාධනය වෙත බලපෑම් කරනු ඇතැයි සමාගම හේතු සහගත ලෙස අපේක්ෂා කරයි. මෙම ප්‍රමිතීන් ක්‍රියාත්මක වන විට ඒවා පිළිගැනීමට සමාගම අපේක්ෂා කරයි.

අ. SLFRS 9 - මූල්‍ය ලේඛන

ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි 9 වර්ග කිරීම සහ ඇගයුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 39 ප්‍රතිශ්ඨාපනය කරනු ලබන අතර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 39 හි හඳුන්වා දී ඇති ආකාරයට මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් 9 වර්ග කිරීම සහ ඇගයුම්කරණය සඳහා අදාළ වේ. මෙම ප්‍රමිතිය ක්‍රියාත්මක දිනය විලම්බිත කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි 9 හි ප්‍රථම අධියර පිළිගැනීම සමාගමේ මූල්‍ය වත්කම් වර්ග කිරීම සහ ඇගයුම්කරණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇති නමුත් මූල්‍ය වගකීම් වර්ග කිරීම සහ ඇගයුම්කරණය කෙරෙහි බලපෑම් ඇතිනොකරනු ඇත. සවිස්තරාත්මක අදහසක් ඉදිරිපත් කිරීම සඳහා සමාගම විසින් අනෙකුත් අධියරද නිකුත් වූ විට ඒවාහි බලපෑම ප්‍රමාණාත්මකව ගණනය කරනු ලබයි.

ආ. LKAS 13-සාධාරණ අගය මත ඇගයුම්කරණය

ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි 13 සියලුම සාධාරණ අගයන් ඇගයුම්කරණය සඳහා ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි යටතේ තනි මූලාශ්‍රයක් නිර්මාණය කරනු ලබයි. සාධාරණ අගයක් යොදාගැනීම ආයතනයකට අවශ්‍ය වන්නේ කිනම් අවස්ථාවකද යන්න ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි 13 සඳහන් නොකරන අතර ශ්‍රී ලංකා මුදල් රෙගුලාසි යටතේ සාධාරණ අගය අවශ්‍ය වන විට සහ පිළිගනු ලබන විට සාධාරණ අගය ගණනය කරනු ලබන ආකාරය පිළිබඳව මගපෙන්වීම් ලබාදේ. මූල්‍ය තත්වය සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙම ප්‍රමිතීන් ඇති කරන බලපෑම සමාගම විසින් ගණනය කරනු ලබයි. මෙම ප්‍රමිතීන් 2014 ජනවාරි 01 න් හෝ ඊට පසුව ආරම්භවන වාර්ෂික කාල සීමාව සඳහා බලපැවැත්වේ.

1.8 අලෙවිය සඳහා පවතින ජංගම නොවන වත්කම්

අබණ්ඩව භාවිතා කිරීමෙන් තොරව අලෙවි කිරීම මගින් මූලිකවම අය කර ගැනීමට අපේක්ෂිත පවතින ජංගම නොවන වත්කම් අලෙවිය සඳහා පවතින ජංගම නොවන වත්කම් ලෙස වර්ග කරනු ලැබේ. අලෙවිය සඳහා පවතින ජංගම නොවන වත්කම් ලෙස මේවා වර්ග කිරීමට පෙර සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුකූලව මෙම වත්කම් නැවත ගණනය කරනු ලැබේ. අනතුරුව, වත්කම් වල ධාරණ අගය සහ සාධාරණ ප්‍රතිපත්ති මත ගණනය කරනු ලැබේ. අපහායන අලාභ අලෙවිය සඳහා පවතින ලෙස මූලික වර්ග කිරීමෙන් සහ ප්‍රති ඇගයුම්කරණය මත වන සෙසු ලැබීම් හෝ පාඩු , ලාභ හෝ පාඩු වලදී හඳුනාගනු ලැබේ. සමුච්චිත අපහායන අලාභ මත වන ලාභ හඳුනා නොගැනේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

	2013 රු ශත	2012 රු
3. වර්ෂය තුළ වියදම් ප්‍රතිපූර්ණය		
සෞ.අ. ලද වියදම් ප්‍රතිපූර්ණය	1,376,678,444.97	1,283,090,316
ලෝක ආහාර වැඩසටහනට ත්‍රිපෝෂ ලබාදීමෙන් ලැබූ ආදායම	4,529,970.00	27,156,000
	1,381,208,414.97	1,310,246,316
4. නිශ්පාදන පිරිවැය		
ද්‍රව්‍ය පරිභෝජනය	1,190,839,955.88	1,137,091,223.85
සෘජු ශ්‍රමය	101,811,366.67	100,770,308.77
කර්මාන්ත ශාලා පොදු කාර්ය	85,610,450.32	70,957,503.74
මූලික පිරිවැය	1,378,261,772.87	1,308,819,036.36
වැඩි: වර්ෂය ආරම්භයේදී නිශ්පාදන කර අවසන් කර භාණ්ඩ	20,730,175.36	7,802.00
වර්ෂය ආරම්භයේදී විවිධ නිශ්පාදන	101,938.96	-
අඩු: වර්ෂය අවසානයේදී නිශ්පාදන කර අවසන් කර භාණ්ඩ	(16,187,069.56)	(20,730,175)
වර්ෂය අවසානයේදී විවිධ නිශ්පාදන	(86,007.73)	(101,939)
නැවත සකස් කිරීමේදී සිදුවන අලාභ	(544,244.40)	(371,708)
	1,382,276,565.49	1,287,623,017
5. වෙනත් ආදායම		
අපනය අලෙවි කිරීම	10,175,629.66	9,109,331.34
වෙනත් ආදායම	2,337,677.51	5,374,502.02
භාණ්ඩාගාර බිල්පත් මගින් ලැබෙන පොළී ආදායම	6,787,846.68	4,113,711.68
ගෝනි අලෙවි කිරීම	3,955,398.35	2,538,952.50
විවිධ ආදායම	291,917.00	194,459.57
නිවාස ණය පොළී	814,674.05	102,098.13
කිරාන් අතපත්තු මහතාගෙන් ලද පරිත්‍යාග	259,000.00	-
	24,622,143.25	21,433,055

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

6. වර්ෂය සඳහා වියදමට වඩා වැඩි වූ ආදායම

වර්ෂය සඳහා වියදමට වඩා වැඩි වූ ආදායම මත පහත සඳහන් අයිතම ගණනය කර ඇත.

	2013		2012
	රු	ශත	රු
මූලික වැටුප් සහ දිරි දීමනා	6,537,733.36		5,842,280.52
ආරක්ෂක ගාස්තු	5,261,941.61		3,843,692.84
ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නඩත්තුව	7,535,071.30		3,704,885.54
කලමනාකරණ වැටුප්	3,589,420.26		3,150,426.80
විගණන ගාස්තු	90,750.00		82,500.00
වෙනත් පරිපාලන වියදම්	10,196,299.37		8,459,776.89
බෙදාහැරීමේ වියදම්	8,986,705.12		7,029,845.92
මූල්‍ය සහ වෙනත් වියදම්	1,209,922.05		688,274.17
	<u>43,407,843.06</u>		<u>32,801,682.68</u>

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

7. දේපල, යන්ත්‍ර සහ උපකරණ

	ඉඩම රු ශත	ගොඩනැගිලි රු ශත	දේපල සහ යන්ත්‍ර රු ශත	මෝටර් රථ රු ශත	උපකරණ සහ උපාංග රු ශත	විද්‍යාගාර උපකරණ රු ශත	කෘෂිකාර්මික උපකරණ රු ශත	විදුලි කාර්මික වැඩ රු ශත	කාර්යාලීය උපකරණ රු ශත	ගෘහභාණ්ඩ සහ සවිකිරීම් රු ශත	මුළු රු ශත
පිරිවැය/ප්‍රති තක්සේරු කිරීම											
201 3/01/01 ට ශේෂය	220,000,000.00	69,325,599.28	125,410,903.88	1,178,750.00	7,857,421.38	4,645,558.00	138,650.00	1,028,397.45	7,016,025.00	3,062,307.50	439,663,612.49
එකතු කිරීම්	-	-	11,351,132.51	12,080,000.00	1,974,900.00	276,292.00	-	64,349.00	1,197,037.74	481,291.20	27,425,002.45
2013/12/31 ට ශේෂය	220,000,000.00	69,325,599.28	136,762,036.39	13,258,750.00	9,832,321.38	4,921,850.00	138,650.00	1,092,746.45	8,213,062.74	3,543,598.70	467,088,614.94
සමුච්චිත ක්ෂය වීම											
2013/01/01 ට ශේෂය	-	754,336.64	2,731,254.32	39,292.17	832,644.19	91,463.21	2,310.83	314,858.65	363,803.41	108,575.97	5,238,539.39
වර්ෂය සඳහා ක්ෂය වීමේ අගය	-	3,461,279.96	13,273,345.41	2,047,750.00	1,860,086.94	466,158.20	13,865.00	208,896.94	763,442.86	325,571.51	22,420,396.82
2013/12/31 ට ශේෂය	-	4,215,616.60	16,004,599.73	2,087,042.17	2,692,731.13	557,621.41	16,175.83	523,755.59	1,127,246.27	434,147.48	27,658,936.21
2013/01/01 ට පොතෙන් ඉවත් කරන ලද අගය	220,000,000.00	68,571,262.64	122,679,649.56	1,139,457.83	7,024,777.19	4,554,094.79	136,339.17	713,538.80	6,652,221.59	2,953,731.53	434,425,073.10
2013/12/31 ට පොතෙන් ඉවත් කරන ලද අගය	220,000,000.00	65,109,982.68	120,757,436.66	11,171,707.83	7,139,590.25	4,364,228.59	122,474.17	568,990.86	7,085,816.47	3,109,451.122	439,429,678.73

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

	2013	2012
	රු	රු
7.භාණ්ඩලේඛණ		
අමුද්‍රව්‍ය		
සෝයා	56,235,685.52	47,541,110
මිනරල්	13,254,809.61	1,796,109
කිරි පිටි	7,729,827.82	10,605,439
ඉංජිනේරු ගබඩා	5,711,489.85	6,755,482
ක්‍රාල්ට් කඩදාසි බැග්	5,316,859.97	4,582,947
බඩඉරිගු	4,289,327.52	50,026,136
විටමින්	3,958,319.53	4,585,233
ඩීසල්	3,538,040.00	2,233,146
පොලිතින් රිලී - ළමුන්	2,870,097.03	-
පොලිතින් බැග්-රතු	2,013,634.33	208,936
පොලිතින් රිලී - මවු වරුන්	1,776,946.04	-
පොලිතින් බැග්-කහ	1,166,294.55	314,552
ලණු	147,504.10	153,406
පාවිච්චිකරන ලද පොලිතින් බැග්	78,292.00	16,194
පාවිච්චිකරන ලද කිරි පිටි කවර	6,171.00	583
අපනය	1,378.00	102,057
හිස් බහාලුම්	166.73	85,518
ගම් ටෙජ්	-	3,360
පාවිච්චිකරන ලද ගෝනි බැග්	-	418,724
ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ	4,431,263.70	5,148,490
නිශ්පාදනය කර අවසන් භාණ්ඩ	16,192,484.30	20,730,175
	128,718,591.60	155,307,597

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

8. ණයකරුවන් සහ වෙනත් ලැබීම්

	2013	2012
	රු	රු
නිවාස ණය- වත්කම් ණය ගිණුම II	17,688,013.56	5,597,999.83
නිවාස ණය- ආපදා ණය ගිණුම II	6,051,337.45	1,096,290.86
ණයකරුවන්	4,011,700.17	3,869,567.87
විවිධ කැන්පතු සහ පූර්වගෙවීම්	3,608,799.60	10,531,955.58
නැවත ලබාදෙනු ලබන කැන්පතු මුදල් -ලං.වි.ම	987,500.00	987,500.00
නිවාස ණය 5%	382,748.88	2,319,861.11
විනෝද වාරිකා අත්තිකාරම්	244,000.00	365,500.00
කල් ඉකුත් නොවූ වියදම්	189,981.67	1,450,842.36
කැන්පතු	152,041.00	164,012.00
උත්සව අත්තිකාරම්	151,200.00	162,700.00
නිවාස ණය 5%	-	1,047,525.09
නිවාස ණය 5% ලංකා බැංකුව II	-	203,578.30
අත්හිටවන බදු	-	0.50
	33,467,322.33	27,797,334

9. මුදල් සහ මුදල් සම කොටස්

ලංකා බැංකුව-ජාඇල-72059803	273,930.75	63,160,686
ලංකා බැංකුව-ජාඇල-713224617	3,633,718.98	990,193
භෞතික ලෙස මුදල් හුවමාරුව	-	400,000
ආපාතික අරමුදල	-	50,000
මුදල් අග්‍රිම	-	1,000
	3,907,649.73	64,601,879

10. ආයෝජන

භාණ්ඩාගාර බිල්පත්	60,000,000.00	-
භාණ්ඩාගාර බිල්පත් පොළී ආදායම	456,528.00	-
	60,456,528.00	-

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

	2013	2012
	රු	රු
11. ප්‍රාග්ධන සංචිත		
වර්ෂය ආරම්භයේ ශේෂය	147,354,856.01	127,132,392
CARE වෙනත් ලැබෙන ප්‍රතිපාදන	-	22,636,578
සෞ.අ ලද ප්‍රතිපාදන	27,425,002.45	16,470,145
අඩු: වර්ෂය සඳහා අවප්‍රමාණය වීමේ ප්‍රමාණය	(22,420,396.82)	(18,884,259)
වර්ෂය අවසානයේදී ශේෂය	<u>152,359,461.64</u>	<u>147,354,856</u>

12. ප්‍රතික්ෂේප සංචිත

වර්ෂය ආරම්භයේ ශේෂය	307,170,027.56	246,452,131
වර්ෂය තුළ ප්‍රතික්ෂේපීකරනය	-	60,717,897
වර්ෂය අවසානයේදී ශේෂය	<u>307,170,027.56</u>	<u>307,170,028</u>

13. බහාලුම් අරමුදල්

බහාලුම් අරමුදල්	-	4,296,065
	-	4,296,065

14. විශ්‍රාම ප්‍රතිලාභ බැඳුම්කර

වර්ෂය ආරම්භයේ ශේෂය	28,201,124.50	23,480,226
අඩු: වර්ෂය තුළ ගෙවීම්	(1,776,360.00)	4,598,472
වර්ෂය සඳහා ප්‍රතිපාදන	3,661,583.00	122,427
වර්ෂය අවසානයේදී ශේෂය	<u>30,086,347.50</u>	<u>28,201,125</u>

	2013	2012
වට්ටම් අනුපාතය	12%	12%
අනාගත වැටුප් වර්ධක අනුපාතය	10%	10%
කාර්ය මණ්ඩල පිරිවැටුම	2%	2%
විශ්‍රාම වයස් සීමාව	අවුරුදු 55	අවුරුදු 55

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

2013	2012
රු ශත	රු

15. වෛද්‍ය ආධාර

වර්ෂය ආරම්භයේ ශේෂය	64,656.50	-
වර්ෂය තුළ ලැබීම්	103,600.00	105,800
වර්ෂය තුළ ගෙවීම්	(105,462.00)	(41,144)
වර්ෂය අවසානයේදී ශේෂය	62,794.50	64,657

16. ණය හිමියෝ සහ වෙනත් ගෙවීම්

ණය හිමියෝ	21,903,671.98	20,240,546
වියදම් සඳහා ප්‍රතිපාදන	93,272.41	730,973
නැවත ලබාදෙනු ලබන තැන්පතු මුදල්	153,237.50	153,238
විගණකවරුන් සඳහා ගෙවිය හැකි මුදල්	90,750.00	82,500
ගෙවිය හැකි ගිණුම්(CTC)	-	19,400
	22,240,931.89	21,226,657

17. ප්‍රාග්ධන ප්‍රතිපාදන වලට අදාළ අවප්‍රමාණය වීම

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන ලද ස්ථාවර වත්කම් වලට අදාළව සිදුවන අවප්‍රමාණය වීම් , වර්ෂය සඳහා වන මුළු අවප්‍රමාණය වීම සමග හිලවූ කරමින් අදාළ ප්‍රාග්ධන ප්‍රතිපාදන ගිණුම් වලට ගණනය කරනු ලැබේ.

18. වගකීම් සහ අවිනිශ්චිත අවස්ථා වියදම්

වාර්තා කරන දිනට වගකීම් සහ අවිනිශ්චිත අවස්ථා වියදම් ඉදිරිපත් වී නොමැත.

19. අදාළ පාර්ශව කරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය

ප්‍රධාන කළමනාකාරිත්වය සමග ගනුදෙනු කිරීම

සමාගමේ ප්‍රධාන කළමනාකාරිත්වය යනු එහි අධ්‍යක්ෂක මණ්ඩලයයි.

20. වාර්තා කරන දිනට පසුව ඇතිවන සිදුවීම්

මූල්‍ය ප්‍රකාශන වල ගැලපුම් හෝ අනාවරණය වීම් අවශ්‍යවන, වාර්තාකරන දිනට පසුව සිදුවන භෞතික සිදුවීම් වාර්තාවී නොමැත.

21. නොමිලේ නිකුත්කරන ලද ත්‍රිපෝෂ පැකට්

වර්ෂය තුළ, පැකට් 30 ක් සහිත ත්‍රිපෝෂ මාස්ටර් බෑග් 12 ක්, අමතර පෝෂණය අවශ්‍ය වන සේවකයන් සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයේ ද අනුමැතිය සහිතව නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

24. මිශ්‍රණ සංසටක

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද ආකාරයට වර්ෂය තුළ භාවිතා කරන ලද මිශ්‍රණ සංසටක පහත සඳහන් පරිදි වේ.

	නිර්දේශ කරන ලද	තථ්‍ය	වෙනස
බඩඉරිඟු	66.00 %	68.94 %	2.94 %
සෝයා	30.00 %	27.41%	-2.59 %
කිරි පිටි	3.00 %	2.77%	-0.23 %
විටමින්	0.10 %	0.80%	0.70 %
මීනරල්	0.90 %	0.09 %	-0.81 %

25. පිළිගත් නාස්තිය

	තෙතමනය	ක්‍රියාවලිය	එකතුව
බඩඉරිඟු	14.00 %	6.50 %	20.50 %
සෝයා	12.00 %	9.50 %	21.50 %
කිරි පිටි	4.00 %	-	4.00 %
විටමින්	3.00 %	-	3.00 %
මීනරල්	3.00 %	-	3.00 %

26. අමු ද්‍රව්‍ය පරිභෝජනය (අගය)

	ප්‍රමාණය	අගය රු ශත	කි.ග්‍රෑ 01 සාමාන්‍ය අගය(තත්‍ය) රු ශත	කි.ග්‍රෑ 01 අගය(අයවැය ගත කරන ලද) රු ශත	අයවැය වෙනස රු ශත
බඩඉරිඟු (කි.ග්‍රෑ)	8,512,268	418,785,016.38	49.20	53.65	(4.45)
සෝයා (කි.ග්‍රෑ)	3,383,920	417,067,872.84	123.25	128.80	(5.55)
කිරි පිටි (කි.ග්‍රෑ)	341,875	214,475,244.87	627.35	672.00	(44.65)
මීනරල් (කි.ග්‍රෑ ට)	98,625	30,528,021.08	309.54	321.44	(11.91)
විටමින් (කි.ග්‍රෑ ට)	10,700	33,301,023.70	3,112.25	3,080.00	32.25
ක්‍රාස්ට් ජේපර් (බැග්)	505,900	20,605,559.37	40.73	42.56	(1.83)
පොලිතින් (බැග්)	10,486,000	36,217,840.89	3.45	4.50	(1.05)
ලණු	1,107	197,010.07	177.97	228.00	(50.03)

27. නිශ්පාදනය

	අයවැය ගත කරන ලද	තත්‍ය	වෙනස
නිශ්පාදනය කරන ලද මාස්ටර් බැග් ප්‍රමාණය	644,195	502,263	(141,932)
පරිපාලනය, බෙදාහැරීම සහ වෙනත් වියදම් ඇතුළත් නිශ්පාදන පිරිවැය(රු)	1,800,000.000	1,425,678,994	374,321,006
මාස්ටර් බැග් එකක් සඳහා පිරිවැය(රු)	2,794.18	2,838.51	(44)

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සවිස්තරාත්මක සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

		2013 රු. ශත	2012 රු.
3. වර්ෂය තුළ වියදම් ප්‍රතිපූර්ණය			
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබූ වියදම් ප්‍රතිපූර්ණය		1,376,678,444.97	1,283,090,316
ලෝක ආහාර වැඩසටහනට ත්‍රිපෝෂ			
ලබාදීමෙන් ලැබූ ආදායම		4,529,970.00	27,156,000
		1,381,208,414.97	1,310,246,316
4. නිශ්පාදන පිරිවැය			
ද්‍රව්‍ය පරිභෝජනය	2.1	1,190,839,955.88	1,137,091,224
සෘජු ශ්‍රමය	2.2	101,811,366.67	100,770,309
කර්මාණ්කශාලා පිරිවැය	2.3	85,610,450.32	70,957,504
මූලික පිරිවැය		1,378,261,772.87	1,308,819,036
වැඩි: වර්ෂය ආරම්භයේ නිමි නිශ්පාදන		20,730,175.36	7,802
වර්ෂය ආරම්භයේ විවිධ නිශ්පාදන		101,938.96	-
අඩු: වර්ෂය අවසානයේ නිමි නිශ්පාදන		(16,192,484.30)	(20,730,175)
වර්ෂය අවසානයේ විවිධ නිශ්පාදන		(86,007.73)	(101,939)
ප්‍රතිසකස්කිරීමේ අලාභ		(544,244.40)	(371,708)
		1,382,271,150.76	1,287,623,017
4.1 අමුද්‍රව්‍ය පරිභෝජනය			
ආරම්භක තොග		120,232,592.22	176,135,468
වැඩි: මිලදී ගැනීම			
බඩඉරිඟු		373,048,208.16	455,579,905
සෝයා		425,762,447.96	340,197,001
කිරි පිටි		207,828,125.00	176,722,325
මිනරුල්		36,461,740.00	29,818,350
විටමින්		41,970,600.00	27,720,000
ක්‍රාස්ට් ජේපර් බෑග්		21,339,472.00	21,161,916
පොලිතින් බෑග් (රතු සහ කහ)		57,819,422.68	33,069,763

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සවිස්තරාත්මක සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

පොලිතින් ටීෂ්ට් - (මවුචරුන් සහ ළමුන්)	4,228,319.52	-
ලණු	191,108.56	277,974
අවසන් කොම	<u>(98,759,306.02)</u>	<u>(119,813,869)</u>
	1,190,122,730.08	1,140,868,832
වැඩි: වර්ෂය ආරම්භයේ ක්‍රියාත්මක වෙමින් පැවති වැඩ	5,148,489.50	1,370,881
අඩු: වර්ෂය අවසානයේ ක්‍රියාත්මක වෙමින් පැවති වැඩ	<u>(4,431,263.70)</u>	<u>(5,148,490)</u>
	<u>1,190,839,955.88</u>	<u>1,137,091,224</u>

4.2 සෘජු ශ්‍රමය සහ කළමනාකරන පිරිවැය
වැටුප් සහ කර්මාන්තශාලා වෙනත්

මූලික වැටුප	41,957,206.44	41,700,125
අතිකාල දීමනා	15,343,231.26	13,946,064
ජීවන වියදම	13,790,836.43	12,218,497
පාරිතෝෂික	2,929,269.84	6,905,388
දිරිදීමනා	6,182,385.90	6,391,645
සේවක අර්ථසාධක අරමුදල	4,340,088.87	4,368,412
ඉලක්කය	3,386,821.77	3,644,025
නිවාඩු දින ගෙවීම්	2,372,371.88	2,035,638
සේවක භාරකාර අරමුදල	1,089,129.06	1,106,890
ආහාර දීමනා	761,641.00	773,175
වෛද්‍ය ගාස්තු	194,772.25	165,000
වැඩමුර දීමනා	501,945.00	122,427
කලමනාකරණ ගාස්තු	122,750.45	115,576
විශේෂ දීමනා	100,500.00	18,700
අවිනිශ්චිත අවස්ථා	5,151.00	-
පර්යන්ත දීමනා	29,341.47	-
එලදායිතා දීමනා	-	12,400
<u>කොන්ත්‍රාත්මය දීමනා</u>		
කර්මාන්තශාලා පිටත කොම	813,933.71	662,686

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සවිස්තරාත්මක සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

අතිකාල දීමනා	595,066.96	405,978
සේවක අර්ථසාධක අරමුදල	162,491.09	79,522
සේවක භාරකාර අරමුදල	40,622.78	19,881
වෙනත් කොන්ත්‍රාත්/CL	663,523.77	-
<u>සුභසාධන සහ වෛද්‍ය</u>		
නිල ඇදුම්, හිස්වැසුම් සහ ලොන්ඩර්	3,055,505.87	3,113,807
තේ වියදම්	2,157,690.00	1,948,311
කාර්ය මණ්ඩල සුභසාධනය	92,000.00	-
ගැස් සහ වෙනත් ආපනශාලා වියදම්	511,401.36	604,893
වෛද්‍ය සහ වෙනත් උපදේශන	243,572.51	244,920
වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය	337,891.00	133,882
පත්තර සහ වාර ප්‍රකාශන	<u>30,225.00</u>	<u>32,468</u>
	<u>101,811,366.67</u>	<u>100,770,309</u>

4.3 සෘජු පොදුකාර්ය පිරිවැය

විදුලි බොයිලරු සහ ඉන්ධන ජනනරේචර	54,873,201.61	43,091,798
දේපල සහ යන්ත්‍ර නඩත්තුව	24,989,831.48	20,606,354
චක්‍ර නිෂ්පාදන ද්‍රව්‍ය	196,763.46	1,084,843
ක්ෂය වීම	-	1,078,998
රක්ෂණ	827,059.86	810,095
වාහන අලුත්වැඩියා ගාස්තු	1,152,492.75	798,456
කර්මාන්ත ශාලා නඩත්තු ගාස්තු	718,689.38	773,287
ඉන්ධන මෝටර් රථ	931,219.12	677,550
අනුපාතය සහ බදු	8,500.00	605,084
පළිබෝධ පාලනය	384,522.50	375,817
රසායන ද්‍රව්‍ය දුම් ගැස්සීම	100,423.07	351,963
වෙනත් කර්මාන්තශාලා පිරිවැය	559,922.87	335,697
දුරකථන	257,948.81	174,057
වෙනත් විද්‍යාගාර වියදම්	494,906.53	125,278
බලපත්‍ර සහ රක්ෂණ	107,604.88	67,467
වෛද්‍ය මධ්‍යස්ථාන නඩත්තුව	445.00	760
කලමනාකරණ ගාස්තු	6,919.00	-
	<u>85,610,450.32</u>	<u>70,957,504</u>

මූල්‍ය ප්‍රකාශන වලට සවිස්තරාත්මක සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

5. වෙනත් ආදායම්

අපනය අලෙවි කිරීම	10,175,629.66	9,109,331
භාණ්ඩාගාර බිල්පත් මගින් ලැබෙන පොළී ආදායම	6,787,846.68	4,113,712
ගෝනි අලෙවි කිරීම	3,955,398.35	2,538,953
වෙනත් ආදායම්	2,337,677.51	5,374,502
නිවාස ණය පොළී	814,674.05	102,098
විවිධ ආදායම	291,917.00	194,460
කිරුන් අතපත්තු මහකාගෙන් ලද පරිත්‍යාග	259,000.00	-
	<u>24,622,143.25</u>	<u>21,433,055</u>

6. පරිපාලන වියදම්

ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නඩත්තුව	7,535,071.30	3,704,886
මූලික වැටුප්	5,662,494.76	4,981,438
ආරක්ෂක ගාස්තු	5,261,941.61	3,843,693
කලමනාකරණ වැටුප්	3,589,420.26	3,150,427
කාර්ය මණ්ඩල සුභසාධනය/විනෝද වාරිකා වියදම්	1,879,657.50	1,615,879
ජීවන වියදම	1,155,000.00	967,326
ලිපිද්‍රව්‍ය	1,132,571.33	1,056,072
අතිකාල දීමනා	966,799.84	813,766
දිරි දීමනා	875,238.60	860,842
පාරිතෝෂික දීමනා	732,316.60	-
සේවක අර්ථසාධක අරමුදල	502,567.90	515,781
වෙළඳ ප්‍රචාරණය	445,088.00	388,752
දීමනා	384,250.00	150,596
නිවාඩු දීමනා	371,941.04	311,166
රක්ෂණ ගාස්තු	281,061.97	6,265
සාමාන්‍ය ගාස්තු	271,226.90	69,090
තැපැල් ගාස්තු	264,671.00	243,280
දුරකථන ගාස්තු	215,234.22	313,922
තේ වියදම්	185,941.00	162,820
රියදුරු යැපුම් දීමනා	170,475.00	136,697
සනීපාරක්ෂක	160,738.45	110,531
වෙනත් වියදම්	140,228.44	126,657
කාර්යාලීය උපකරණ නඩත්තුව	138,522.96	89,029
ඉන්ධන - මෝටර රථ	135,399.00	353,944
ලිපිද්‍රව්‍ය-පාලන	132,267.75	15,526
උද්‍යාන නඩත්තුව	125,896.74	91,993
කාර්ය මණ්ඩල පුහුණු ගාස්තු	122,160.00	576,954
සේවක භාරකාර අරමුදල	121,535.03	114,158
විගණන ගාස්තු	90,750.00	82,500
නඩත්තු කිරීම- මෝටර රථ	71,084.00	175,483
මුද්‍රණ ද්‍රව්‍ය	53,575.20	-
පොත් සහ වාර ප්‍රාශන	14,589.50	24,950
මුද්‍රණය	3,500.00	6,740
තෛතික වියදම්	-	22,400
	<u>33,211,215.90</u>	<u>25,083,563</u>

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්

මූල්‍ය ප්‍රකාශන වලට සවිස්තරාත්මක සටහන්

2013 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂය සඳහා

7. බෙදාහැරීමේ වියදම

බෙදාහැරීමේ ගාස්තු	11,235.00	1,370,586
ප්‍රවාහන ගාස්තු	8,975,470.12	5,659,260
	8,986,705.12	7,029,846

8. මූල්‍ය සහ වෙනත් වියදම්

ප්‍රති සැකසුම් අලාභ	544,244.40	371,708
LC ගාස්තු	135,147.95	273,592
සහනදායී අනුපාතයකට කාර්ය මණ්ඩලයට		
ලබාදෙන ලද ණය වල පිරිවැය	475,226.53	-
බැංකු ගාස්තු	55,303.17	42,975
	1,209,922.05	688,274

9. ණයකරුවන්

සෞඛය අමාත්‍යාංශය	4,011,700.17	3,869,568
	4,011,700.17	3,869,568

10. ණය නිමියන්

සි/ස මිලකෝ පෞද්ගලික සමාගම	7,161,875.00	5,910,000
සි/ස Jk ටෙඩ් ලීන්ක් පෞද්ගලික සමාගම	5,775,000.00	-
සි/ස වික්‍රරත්න පෞද්ගලික සමාගම	3,530,100.00	-
සීමාසහිත ටස්ලීන් සමාගම	1,413,751.62	-
සි/ස රක්තා ලංකා සමාගම	1,202,124.00	-
සි/ස API මැෂිනරි පෞද්ගලික සමාගම	1,140,750.00	113,026
සි/ස ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව	607,300.00	7,950
ක්‍රිස්ටල් ඉංජිනියරින් වර්ක්ස්	298,500.00	-
සීමාසහිත සිලෝන් ජෙපර් සැක්ස්	290,080.00	3,350,144
මැග්නටික් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම	83,229.40	-
M.G සරත් සහ පුත්‍රයෝ	74,500.00	125,000
සි/ස සිලෝන් වෙයිට් මැෂින්ස්	62,577.00	-
T.A.D. එන්ට්‍රප්‍රයිසස්	39,954.88	-
S.R.B. එන්ට්‍රප්‍රයිසස්	36,100.00	36,100
බෙයාරින්ස් ඉන් ලංකා එන්ට්‍රප්‍රයිසස්	25,816.00	4,766
ගෝල්ඩන් ට්‍රේඩින් සමාගම	24,935.68	42,297
සි/ස බෙයාරින්ස් ඇන්ඩ් ස්පෙයාර්ස් සමාගම	22,641.92	19,793
සෙන්ට්. ෆැන්සිස් ක්ෂේත්‍රියර්ස් භාඩ්වෙයාර්	16,786.00	10,800
සි/ස ලිබර්ටි මෝටර් ස්ටෝර්ස් (පෞද්ගලික) සමාගම	16,094.40	5,822
ඇනලිටිකල් සයන්ටිෆික් සර්විසස්	14,313.60	-
සජින් ඉංජිනියර්ස්	13,200.00	-
ඩීසල් ඇන්ඩ් මෝටර් ඉංජිනියරින් PLC	12,714.24	-
වන්දිමාල් පෙරේරා	11,460.00	-
ඒෂියන් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේඩ්වෙස්	9,128.00	-
සි/ස මෙට්‍රොපොලිටන් කම්පියුනිකේෂන්ස්	5,768.00	2,016
J.P ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් අයර්න් වර්ක්ස්	4,250.00	22,600
සුන්ත්‍රී නාවික සේවා	4,000.00	-
ජයබිම ස්ටෝර්ස්	2,950.00	-
සි/ස S.V.P ට්‍රේඩින් කම්පැනි පෞද්ගලික	2,762.50	-
වික්ටර්ස්	1,350.00	81,611
M.L.B.C පෙරේරා	104.21	1,288
A.G.N.K එන්ට්‍රප්‍රයිසස්	-	559
	21,903,672.92	20,240,546

83/1/2, සුභදාරාම මාවත,
 ගංගොඩවිල, නුගේගොඩ, ශ්‍රී ලංකාව.
 දුරකථන අංක : +94 11 2822 164
 ෆැක්ස් අංක : +94 11 3103 870

කපිල රත්නසිංහ සහ සමාගම

945

(වරලත් ගණකාධිකාරවරුන්)

ජංගම දුරකථන අංක : +94 71 6840

විද්‍යුත් තැපෑල : krc@krathnasinghe.com
 වෙබ් අඩවිය : www.krathnasinghe.com

2015 ජනවාරි 28

අධ්‍යක්ෂ මණ්ඩලය
 ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ්,
 තැ.පෙ.අංක 17, කපුවත්ත,
 ජා ඇල.

හිතවත් මහත්මයාණෙනි,

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් (පීබී 3873)

2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන වසර සඳහා වන විගණනය

2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන වසර සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් (සමාගම) හි විගණකවරුන් ලෙස, පෙර කී කාලසීමාව තුළ ඔබගේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් පල කිරීම අපගේ මූලික වගකීම විය. කෙසේ වුවද, අපගේ පාරිභෝගිකයින් වෙත උපරිම අගයක් ලබා දීමේ අප සමාගමෙහි සම්ප්‍රදාය අනුව යමින්, අප වෙර දරනුයේ ඔබගේ ගිණුම්කරණ ගැටලු සඳහා වටිනාකමින් යුතු අදහස්, තොරතුරු සහ විසඳුම් ලබාදීමෙන්, අපගේ ව්‍යවස්ථාපිත වගකීම අහිමිවා යන සේවාවක් ඔබ වෙත ලබා දීමයි. මෙම ලේඛනයෙහි අරමුණ වනුයේ 2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන වසර සඳහා වූ මූල්‍ය ප්‍රකාශනයන්හි අප විසින් සිදු කළ විගණනයෙහිදී පැන නැගී මූලික කරුණු දක්වා ලීමයි.

1. නොපියවූ අත්තිකාරම් සහ කොටස් වශයෙන් කරන ලද ගෙවීම් - මාස තුනකට වැඩි

2013 දෙසැම්බර් 31 දින තෙක් සමාගම විසින් යෝජිත සේවාව ලබා නොගැනීම හේතුවෙන්, 2012 වසර සඳහා සමාගමේ ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් වෙනුවෙන් ගෙවීම් සිදු කරන ලද පහත දක්වා ඇති අත්තිකාරම්, සමාගමෙහි අත්තිකාරම් ගිණුමෙහි තවමත් පවතින බව අප විසින් නිරීක්ෂණය කරන ලදී.

අංකය	ගෙවීම සිදු කළ දිනය	අත්තිකාරම් විස්තරය	වටිනාකම (රුපියල්)	අත්තිකාරම් ගිණුමෙහි දින ගණන
1	24/10/2012	Perfect Business Solution (කොටස් වශයෙන් කරන ලද ගෙවීම)	458,640.00/-	දින 433

කළමනාකරණ අදහස් දැක්වීම්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් 2008 වසරේ සිට “පීච් ට්‍රී (Peach Tree)” ගිණුම්කරණ පැකේජය භාවිත කරනු ලබයි. එම පැකේජය, වත්මන් සමාගම් අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වී ඇත. එහෙයින්, “සේජ් 50 (Sage 50)” නමින් නව ගිණුම්කරණ පැකේජයක් මිලදී ගැනීම පිණිස 2012 ඔක්තෝබර් මස 24 දින පර්ලෙක්ට් බිස්නස් සොලූෂන් සර්විසස් පුද්ගලික සමාගම (Perfect Business Solution Services (Pvt) Ltd) වෙත රුපියල් 458,640/- ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇත. එම පැකේජය 2012 නොවැම්බර් මාසයේදී සංස්ථාපනය කරන ලදී. එහෙත්, යම් යම් ගැටලු හේතුවෙන් මෙම පැකේජය භාවිත නොකරන ලදී. 2015 ජනවාරි මස සිට මෙම පැකේජය භාවිත කිරීමේ අරමුණින්, නව පැකේජය සහ සමාගම් සැලසුම් ක්‍රියාත්මක කිරීම පිණිස අප විසින් පර්ලෙක්ට් බිස්නස් සොලූෂන් සර්විසස් පුද්ගලික සමාගමෙහි කළමනාකාරීත්වය හා සාකච්ඡා පවත්වන ලද්දේය.

2. ලේඛනගත සාක්ෂිවල පවතින හිඟය

ලේඛනගත සාක්ෂිවල පවතින හිඟය හේතුවෙන්, පහත සඳහන් වත්කම් සහ බැරකම් ප්‍රමාණවත් අයුරින් තහවුරු කරගත නොහැකි විය.

අංකය	ගිණුමේ විස්තරය	අවශ්‍ය සාක්ෂි වර්ගය	වටිනාකම (රුපියල්)
01	විදුලි ගාස්තු තැන්පතුව - කොළඹ	තහවුරු කිරීම්	200,000/-
02	ඉඩම	ඔප්පුව	220,000,000/-

කළමනාකරණ අදහස් දැක්වීම්

i. විදුලි ගාස්තු තැන්පතුව – කොළඹ

විදුලිබල මණ්ඩලය වෙතින් රුපියල් 200,000/-ක තහවුරු කරගැනීමක් අවශ්‍ය බව 2015-01-14 දින ලිඛිතව දන්වා ඇත.

ii. ඉඩම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාරීත්වය හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව සහ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී ඔප්පුව ඉදිරිපත් කිරීමට අප විසින් පියවර ගන්නා ලද්දේය. විගණන හා කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබීමෙන් අනතුරුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරියාගෙන් නීති උපදෙස් ලබාගැනීමට තීරණය කරන ලදී.

3. පසුගිය වසර හා සැසඳීමේදී වියදම් ඉහළ යාම (2012)

පසුගිය වසර හා සැසඳීමේදී, පහත සඳහන් වියදම් සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇත.

විස්තරය	2012	2013	වෙනස්වීම %
ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ නඩත්තුව	3,704,886.00	7,535,071.30	103%
පිරියත සහ උපකරණ	20,606,354.46	24,989,831.48	21%
රථවාහන අලුත්වැඩියා ගාස්තු	798,455.89	1,152,492.75	44%
කාර්යමණ්ඩල සුභසාධනය/ විනෝද වාරිකා වියදම්	1,615,879.00	1,989,657.50	23%
රක්ෂණය	816,359.78	1,108,121.83	35.74%

කළමනාකරණ අදහස් දැක්වීම්

ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සහ නඩත්තුව

මෙම වියදම ප්‍රධාන වශයෙන් ඉහළ ගොස් ඇත්තේ 2013 වසර තුළ ක්‍රියාත්මක කරන ලද පහත දැක්වෙන ඉදිකිරීම් හේතුවෙනි.

- නිෂ්පාදන මහල උදෙසා දිලීරනාශක (පෙණ සහිත) ස්ප්‍රේ තීන්ත - රු. 1,950,799.99
- පූතික ටැංකිය ඉදිකිරීම - රු. 2,019,925.00

පිරියත සහ උපකරණ

පහත දැක්වෙන පරිදි, 2013 වර්ෂය තුළ ඇන්ඩර්සන් (Anderson) යන්ත්‍රය සඳහා අමතර කොටස් ආනයනය කිරීමට සිදු වූ හෙයින්, මෙම වියදම ප්‍රධාන වශයෙන් ඉහළ ගොස් ඇත.

- මෝටරය FTMTO, 100 HP, 3/50/200-400 V, 1500 RPM - 4,117,829.00
- ඇන්ඩර්සන් කොටස් රේගු තීරු බදු - 1,221,256.00
- සැපයුම්කරු වෙත සිදු කළ හදිසි ගෙවීම් සහ බැංකු ගාස්තු - 3,797,491.00
- 2013 වසර තුළ රු. 11,351,132.51 ක වියදමින් යන්ත්‍රයක් මිලදී ගැනීම, අනෙක් ප්‍රධාන හේතුව වේ.

රථවාහන අලුත්වැඩියා ගාස්තු

මෙම වියදම ඉහළ ගොස් ඇත්තේ 2013 වසරේදී පහත සඳහන් විශේෂ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීම හේතුවෙනි.

- සියලු Joints, Arms, Balance Bars, Front axle Wheel Bearing Front සහ Engine Gear Box Mount (වාහන අංක 251-6441) - 195,650.00
- (වාහන අංක 48-0148) සඳහා ද්විත්ව ක්‍රියාකාරී වායු සමීකරණයක් සවි කිරීම - 182,700.00
- (වාහන අංක 48-0148) හි Front Axle සහ Suspension Rack Ends, Lower Arm, Link Bushes ගැලවීම හා අලුත්වැඩියා කිරීම - 78,500.00
- අනෙක් ප්‍රධාන හේතුව වනුයේ, 2013 වසර තුළ රු. 12,080,000ක වියදමින් වාහනයක් මිලදී ගැනීමයි.

කාර්ය මණ්ඩල සුභසාධනය/විනෝද වාරිකා වියදම්

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් විසින් සෑම වසරකම විනෝද වාරිකාවක් සංවිධානය කරනු ලබයි. විනෝද වාරිකා වියදම් ඉහළ යාම හේතුවෙන් මූලික ලෙස කාර්ය මණ්ඩල සුභසාධනය/විනෝද වාරිකා වියදම් වැඩි වී ඇත. කළමනාකරණ නොවන කාර්ය මණ්ඩලයේ වෛද්‍ය පහසුකම් වියදම් රු. 12,000/- දක්වා වැඩි වීමත්, කළමනාකරණ කාර්ය මණ්ඩලයේ වෛද්‍ය පහසුකම් වියදම් රු. 20,000/- දක්වා වැඩි වීමත් වෙනත් හේතු ලෙස දැක්විය හැකිය.

රක්ෂණය

2013 වර්ෂය සඳහා රක්ෂණ පිරිවැය රු. 1,108,121.83/- විය යුතුය. එම වසර තුළදී නව කැබ් රථ දෙකක් මිලදී ගත් හෙයින්, 2013 වසරේදී රථවාහන රක්ෂණ පිරිවැය ඉහළ ගොස් ඇත.

4. විදුලි ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා කිරීමේ වියදම් - රු. 4,895,953.17

විදුලි ජනක යන්ත්‍රයේ සේවාව සහ නඩත්තුව වෙනුවෙන් සේවා සැපයුම්කරුවකු හා සේවා ගිවිසුමක් අත්සන් තබා ඇති බව අප විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම විදුලි ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා සමාගම විසින් මෙම වසර තුළදී ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම(Premium International (Pvt) Ltd) වෙත රු. 4,895,953.17ක් ගෙවා ඇත. මෙම සේවා සැපයුම්කරු තෝරාගැනීමේදී, සමාගම විසින් නිසි ප්‍රසම්පාදන පටිපාටි අනුගමනය කර නැත.

කළමනාකරණ අදහස් දැක්වීම්

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය(අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 03/42/02) පරිදි, විදුලි ජනක යන්ත්‍රයේ අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු, නව සැපයුම්කරු වන ඩිමෝ ලංකා වෙත බාර දෙනු ලබනුයේ මෙම වියදම් ඉතා ඉහළ අගයක් ගන්නා හෙයිනි. එම නිසා, වර්තමානයේදී මෙම වියදම් අවම කරගැනීමට අපට හැකියාව ඇත.

5. මූල්‍ය සහ කාර්යසාධන සමාලෝචනය

5.1. මූල්‍ය සමාලෝචනය

කාර්යසාධන සමාලෝචනය

සමාලෝචනයට යටත් මෙම වසර තුළ සමාගමේ මෙහෙයුම් කටයුතු හරහා 2012 වසරේදී පෙන්නුම් කළ රු. 11,254,671.50/- ක් වූ දළ අතිරික්තය හා සසඳමින්, ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 31,103,107.10/- ක අඩුවීමක් පෙන්නුම් කරමින්, රු. 19,848,435.60/-ක දළ හිඟයක් පෙන්නුම් කර ඇත.

සමාලෝචනයට යටත් වසර තුළදී ත්‍රිපෝෂ නිෂ්පාදනය, පසුගිය වසරේ 490,452 ක් වූ ත්‍රිපෝෂ මාස්ටර් බැග් නිෂ්පාදනය හා සැසඳීමේදී, 2.41%කින්, එනම්, එවැනි මාස්ටර් බැග් 502,263 දක්වා ඉහළ ගොස් ඇත. එම වසර තුළ ඇස්තමේන්තුගත නිෂ්පාදන ඉලක්කය වූයේ මාස්ටර් බැග් 644,195 කි; ඒ අනුව, සමාලෝචනයට යටත් වසර තුළදී නිෂ්පාදන හිඟය මාස්ටර් බැග් 141,932 කි. නිෂ්පාදනය තුළ මෙවැනි කඩාවැටීමකට හේතු ලෙස මූලික වශයෙන් අමුද්‍රව්‍ය හිඟය, යන්ත්‍ර බිඳවැටීම් ආදිය වාර්තා වීම නිරීක්ෂණය කරන ලදී.

පෙර වසරේ පිරිවැයට වඩා රු. 146.25/- කින් මාස්ටර් බැගයක සත්‍ය පිරිවැය ඉහළ ගොස් ඇත.

විස්තරය	ඉලක්කගත ඒකක/වටිනාකම (රු.)	සත්‍ය ඒකක/වටිනාකම (රු.)	වෙනස්වීම ඉහළයාම/පහළයාම
නිෂ්පාදනය (මාස්ටර් බැග්)	644,195	502,317	(141,878)
පුනරාවර්තන වියදම් (රු.)	1,800,000,000	1,425,678,994	374,321,006
මාස්ටර් බැගයක පිරිවැය	2,794.18	2,838.21	44.03

කළමනාකරණ අදහස්

ඉලක්කගත පුනරාවර්තන වියදම් රු. 1,800,000,000/- විය යුතුය. ඉහත වෙනස්කමට අනුව, මාස්ටර් බැගයක ඉලක්කගත පිරිවැය රු. 2,794.18/- වන අතර, සත්‍ය පිරිවැය රු. 2,838.21/- වන්නා සේම, මාස්ටර් බැගයක පිරිවැය, ඉලක්කගත පිරිවැයට වඩා රු. 44/- කින් වැඩි වී ඇත. ත්‍රිපෝෂ ගබඩා කරන ටැංකි පිරි යාමත්, යන්ත්‍ර බිඳවැටීම්, මිනිස් බල අකාර්යක්ෂමතාවද මෙම වෙනස සඳහා බලපා තිබේ.

6. අයවැය ඇස්තමේන්තුවට වඩා පවතින ප්‍රධාන වෙනස්කම්

මෙම කාලය තුළ ගිණුම්වල අන්තර්ගත විෂයන් සහ අයවැය ඇස්තමේන්තුවෙහි එම විෂයන් අතර පවතින ප්‍රධාන වෙනස්කම් පහත දක්වා තිබේ.

විෂයය	අය වැය	සත්‍ය	වෙනස	ප්‍රතිඵලය
නිෂ්පාදනය (මාස්ටර් බැග්)	644,195	502,317	141,878	අහිතකර
නිෂ්පාදන පිරිවැය (රු.)	1,800,000,000	1,425,678,994	374,321,006	හිතකර
මාස්ටර් බැගයක පිරිවැය	2,794.18	2,838.21	44.03	අහිතකර

වාර්ෂික ව්‍යාපෘතිගත නිෂ්පාදනය සහ පිරිවැය පාලනය කිරීම සපුරාලීම පිණිස සමාගම විසින් එලදායි පාලන යාන්ත්‍රණයක් ලෙස අයවැය භාවිත කර නොමැති බවත්, එමගින් යථාර්ථවාදී අයවැය පාලනයක් ක්‍රියාත්මක කර නොමැති බවද අපි නිරීක්ෂණය කළෙමු.

කළමනාකරණ අදහස් දැක්වීම්

ඇස්තමේන්තුගත පුනරාවර්තන වියදම් රු. 1,800,000,000/- විය යුතුය. ඉහත වෙනස පරිදි, මාස්ටර් බැගයක ඉලක්කගත පිරිවැය රු. 2,794.18/- වන අතර, සත්‍ය පිරිවැය රු. 2,838.21/- වන්නා සේම, මාස්ටර් බැගයක පිරිවැය, ඉලක්කගත පිරිවැයට වඩා රු. 44/- කින් වැඩි වී ඇත. ත්‍රිපෝෂ ගබඩා කරන ටැංකි පිරි යාමත්, යන්ත්‍ර බිඳවැටීම්, මිනිස් බල අකාර්යක්ෂමතාවද මෙම වෙනස සඳහා බලපා තිබේ.

7. 2012 හා සසඳන විට සමාගමේ කාර්යසාධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන

<u>විෂයය</u>	<u>2011 (අ)</u>	<u>2012 (ආ)</u>	<u>2013 (ඇ)</u>	<u>වෙනස (ආ-ඇ)</u>	<u>ප්‍රතිඵලය</u>
නිෂ්පාදනය (මාස්ටර් බැග්)	512,947	490,452	502,263	11,811	වැඩිදියුණු වී ඇත
නිෂ්පාදන පිරිවැය (රු.)	1,368,423,401	1,287,623,017	1,425,678,994	138,055,977	පිරිවැය වැඩි වී ඇත
මාස්ටර් බැගයක පිරිවැය (රු.)	2,667.77	2,625.38	2,838.51	213.13	පිරිවැය වැඩි වී ඇත
සෘජු ශ්‍රමය සහ කළමනාකරණ පිරිවැය (රු.)	88,678,808	100,770,309	101,811,367	1,041, 058	1% කින් පිරිවැය වැඩි වී ඇත
පරිපාලන පිරිවැය (රු.)	24,920,109	25,083,563	32,211,216	8,127,653	32% කින් පිරිවැය වැඩි වී ඇත

කළමනාකරණ අදහස් දැක්වීම්

නිෂ්පාදනය

2013 වර්ෂය තුළ නිෂ්පාදනයෙහි අඩු දියුණුවක් පෙන්නුම් කිරීම සඳහා ප්‍රධාන ලෙස පහත දක්වා ඇති හේතු බලපාන ලදී.

- ත්‍රිපෝෂ පිටි ගබඩාකිරීමේ ගැටලු
- යන්ත්‍ර බිඳවැටීමේ ගැටලු
- මිනිස් බලය පිළිබඳ ගැටලු
- විදුලි බලය ඇණහිටීම්

නිම කළ භාණ්ඩ ගබඩා කිරීමේ හැකියාව පිළිබඳ ගැටලුව, 2012 වසරට වඩා අවම විය.

නිෂ්පාදන පිරිවැය

2013 වසර තුළ රු. 138,055,977 කින් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට හේතු වූ සාධක -

- 2012 වසරට වඩා 32% කින් පරිපාලන පිරිවැය ඉහළ ගොස් ඇත.
- බනිජ සම්පත්වල සාමාන්‍ය පිරිවැය, පොලිතීන් (රතු) සාමාන්‍ය පිරිවැය, පොලිතීන් (කහ) සාමාන්‍ය පිරිවැය සහ ක්‍රොජ්ට් කඩදාසිවල සාමාන්‍ය පිරිවැය, 2012 වසරට වඩා පිළිවෙලින්, 4.38% කින්, 48.46% කින්, 64.47% කින් සහ 16.14% කින් ඉහළ යන ලදී.

මාස්ටර් බැගයක පිරිවැය

2013 වර්ෂය තුළ නිෂ්පාදිත මාස්ටර් බැග් සංඛ්‍යාවට වඩා නිෂ්පාදන පිරිවැය ඉහළ ගියේය. එම නිසා, එක් මාස්ටර් බැගයක පිරිවැය රු. 213.13 කින් ඉහළ යන ලදී.

සෘජු ශ්‍රමය සහ කළමනාකරණ පිරිවැය

අයවැය තුළින් වැටුප් වැඩිකිරීම හේතුවෙන්, 2012 වසරට වඩා 1% කින් සෘජු ශ්‍රමය සහ කළමනාකරණ පිරිවැය ඉහළ නැංවෙන ලදී.

පරිපාලන පිරිවැය

පහත සඳහන් හේතුව මත පරිපාලන පිරිවැය, 2012 වසරට වඩා 32% කින් ඉහළ ගොස් ඇත.

වියදම්	වැඩිවීම	හේතුව
මූලික වැටුප, අතිකාල දීමනා, ජීවන වියදම, දීමනාව, කළමනාකරණ ගාස්තු	1, 694, 411.89	වැටුප් හා දීමනාව ඉහළ නංවන ලදී. එම නිසා, අතිකාල දීමනාද වැඩි විය.
පාරිතෝෂිතය	732, 316.60	2012 අවසාන ගිණුම්හි සෘජු ශ්‍රමය සහ කළමනාකරණ පිරිවැය යටතේ පාරිතෝෂිත ප්‍රතිපාදන පිරිනැමේ. එහෙත්, 2013 අවසාන ගිණුම්හි සෘජු ශ්‍රමය සහ කළමනාකරණ හා පරිපාලන පිරිවැය යටතේ මෙම ප්‍රතිපාදනය පිරිනැමේ.
ගොඩනැගිලි අලුත්වැඩියාව සහ නඩත්තුව	3, 830,185.76	මෙම වියදම ප්‍රධාන ලෙස ඉහළ ගොස් ඇත්තේ, 2013 වසර තුළදී සිදු කළ පහත දැක්වෙන ඉදිකිරීම් හේතුවෙනි. <ul style="list-style-type: none"> • නිෂ්පාදන මහල සඳහා දිලීර නාශක ස්ප්‍රේ කින්ත - රු. 1,950,799.99 • පුතික වැංකිය ඉදිකිරීම - රු. 2,019,925.00
ආරක්ෂක ගාස්තු	1, 418, 248.77	2013 අගෝස්තු සිට නව ආරක්ෂක සමාගමක් (රක්නා ආරක්ෂක ලංකා සමාගම) විසින් ආරක්ෂක සේවාව සපයනු ලබන අතර, දැනට සේවාව සපයනු ලබන සමාගමට වඩා එහි ආරක්ෂක වියදම් ඉහළය.
රක්ෂණ ගාස්තු	274, 797.37	2013 වසර තුළදී රථවාහන රක්ෂණ වියදම් ඉහළ ගොස් ඇත්තේ, එම වසරේදී නව කැබ් රථ දෙකක් මිලට ගැනීම හේතුවෙනි.

8. භෞතික ලෙස මුදල් හුවමාරුව හරහා රක්ෂණාවරණය

බැංකුවෙන් ලබාගනු ලබන මුදල් භාවිත කරමින්, සමාගම විසින් තවමත් සිය වැටුප් ගෙවනු ලබන අතර, භෞතික ලෙස මුදල් හුවමාරුව සම්බන්ධයෙන් එය සතුව කිසිදු රක්ෂණාවරණයක් නොමැති බව අප විසින් සැලකිල්ලට ගන්නා ලදී. එවැනි මුදලක් සොරකම් කළ විටෙකදී හෝ අස්ථානගත වූ විටෙකදී, භෞතික ලෙස මුදල් හුවමාරුව හරහා රක්ෂණාවරණයක් නොමැති වීම හේතුවෙන් සමාගම විසින් විශාල පාඩුවක් භුක්ති විඳිනු ඇත.

භෞතික ලෙස මුදල් හුවමාරුවෙහි සිදු විය හැකි පාඩු අවම කරගැනීම පිණිස සුදුසු රක්ෂණාවරණයක් ලබාගැනීම මෙතෙක් නිර්දේශ කෙරේ.

කළමනාකරණ අදහස් දැක්වීම්

වර්තමානයේදී, ප්‍රධාන ලෙස බැංකු ගිණුම හරහා වැටුප් ගෙවීම සිදුකරනු ලබන අතර, එම නිසා භෞතික ලෙස මුදල් හුවමාරුවෙහි ඇති අවදානම අවම කළ හැකි වේ. එහෙත්, අනියම් සහ

කොන්ත්‍රාත් සේවකයින් වෙත වැටුප් ගෙවනු ලබනුයේ බැංකුවෙන් ලබා ගනු ලබන මුදලෙනි. එකී සේවකයින් වෙතද බැංකු ගිණුම හරහා වැටුප් ගෙවීම සිදු කිරීම පිණිස අපි නිවැරදි පියවර ගත්තෙමු.

9. අත්තිකාරම් සහ පෙරගෙවීම් - තුන් මාසයකට වැඩි

අදාළ වියදම් ගිණුමට අය කර ගැනීම පිණිස උපකාරී වන ලේඛන නොමැති වීම හේතුකොට ගෙන, 2013 වසරේදී සමාගමේ විවිධ ප්‍රසම්පාදන කටයුතු සඳහා ගෙවන ලද පහත සඳහන් අත්තිකාරම්, තවමත් අත්තිකාරම් ගිණුමෙහි පවතින බව අපි නිරීක්ෂණය කළෙමු. එහි විස්තර පහත පරිදි වේ:

අංකය	ගෙවීම් කළ දිනය	අත්තිකාරමෙහි විස්තරය	වටිනාකම (රු.)	අත්තිකාරම් ගිණුමෙහි දින ගණන
1	24/09/2013	ඇල්කොට්‍රොන්ස් පුද්ගලික සමාගම	305,200/-	දින 98
2	17/09/2013	ජේ. අබේතිලක - නිල ඇඳුම් දීමනාව සඳහා අත්තිකාරම	150,000/-	දින 105

කළමනාකරණ අදහස් දැක්වීම්

- (i) ඇල්කොට්‍රොන්ස් පුද්ගලික සමාගම
 2014-09-24 දින (භාණ්ඩ ලැබීමේ සටහන් අංක 5529) පිරියත හා උපකරණ නඩත්තුව ලෙස රු. 305,200/- ක් වූ අත්තිකාරම් වටිනාකම නිරවුල් කරන ලදී. (ගිණුම් කේත අංක 25165)
- (ii) ජේ. අබේතිලක - නිල ඇඳුම් දීමනා සඳහා අත්තිකාරම
 2014-01-20 දින කාර්ය මණ්ඩල හා කළමනාකරණ නිල ඇඳුම් ලෙස රු. 150,000/-ක් වූ අත්තිකාරම් වටිනාකම නිරවුල් කරන ලදී. (ගිණුම් කේත අංක 25040)

10. 2011 සහ 2012 වසරවල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

රාජ්‍ය ව්‍යවසාය චක්‍රලේඛ අංක 12 පරිදි, සමාගමේ වාර්ෂික වාර්තාව දින 150ක් තුළ සභාගත කළ යුතුය. 2011 සහ 2012 වර්ෂවල වාර්ෂික වාර්තා තවමත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව අපි නිරීක්ෂණය කළෙමු.

කළමනාකරණ අදහස් දැක්වීම්

2011, 2012 සහ 2013 වර්ෂවල වාර්ෂික වාර්තා සම්පූර්ණ කර ඇත. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරුවලට අනුව, අප විසින් භාෂා පරිවර්තකයෙකු තෝරා ගෙන, පරිවර්තනය කිරීම පිණිස එම වාර්ෂික වාර්තා ලබා දී ඇත.

11. 2006 අංක 06 දරන දේශීය ආදායම් පනත සහ පොලී ආදායම් සඳහා සිදු කරන ලද කාලීන සංශෝධන

මෙම පනතේ 7b (ixvi) වගන්තියට අනුව, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සපයනු ලබන සේවාවන්හි

ප්‍රමාණය මත, ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් ලබන ලාභාංශ හෝ පොලී හරහා උපයනු ලබන ලාභ සහ ආදායම් හැර අන් සියලුම ලාභ සහ ආදායම්, පාර්ලිමේන්තුව විසින් ඒකාබද්ධ අරමුදලෙන් ලබා දෙනු ලබන අරමුදල්වලින් හෝ රජය විසින් සම්පාදනය කරනු ලබන ඕනෑම ණය මුදලකින් හෝ නිදහස් වේ. ඒ අනුව, රු. 6,787,846/- ක් වන භාණ්ඩාගාර බිල්පත්වලින් ලැබෙන පොලී ආදායම, ආදායම් බදුවලට යටත් වන අතර, එම ආදායම මත ආදායම් බදු වගකීම සමාගම විසින් දරා නොමැත.

කළමනාකරණ අදහස් දැක්වීම්

මිලහ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පොලී ආදායම මත ආදායම් බදු ගෙවීම පිළිබඳව අපගේ අදහස් පල කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු.

12. අපනය විකුණුම් පිළිබඳව වූ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක: 03/05/08

ඉහත අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පරිදි, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වැය බර නොපවරමින් ලොතරැයි විකුණුම්වලින් සහ වෙනත් ආදායම් මාර්ගවලින් කාර්ය මණ්ඩල සුභසාධන කටයුතු සහ වෙනත් වියදම් සිදු කිරීම පිණිස අධ්‍යක්ෂ මණ්ඩලය බල ගන්වා ඇත. මෙය, මුදල් රෙගුලාසි හා අනුකූල නොවන බවත්, එම මුදල්වලින් සිදු කෙරෙන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීම පිණිස යාන්ත්‍රණයක් තිබිය යුතු බව අපි නිරීක්ෂණය කළෙමු.

පසුගිය වසර තුනේ (03) දී වාර්තා වූ වෙනත් ආදායම් පහත පරිදි වේ.

වසර	2011	2012	2013
වටිනාකම (රු.)	18,122,992	21,433,055	24,622,143

කළමනාකරණ අදහස්

2014 දෙසැම්බර් මස සිට ලොතරැයි විකුණුම් ආදායමද ප්‍රධාන ගිණුමෙහි තැන්පත් කරනු ලබන අතර, අනෙකුත් බැංකු ගිණුම් වසා දමා ඇත. එහෙයින්, වර්තමානයේදී ලොතරැයි විකුණුම් ආදායම්ද මුදල් රෙගුලාසි යටතේ වැය කෙරේ.

13. ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක සහ වාර්තා කිරීමේ දුර්වලතාව

සමාගම විසින් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළද, එය සමාගමේ මූල්‍ය ගිණුම්කරණ අරමුණු සඳහා පමණක් සීමා වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාගමේ අභ්‍යන්තර පාලිත පරිසරය මත ස්වාධීන වාර්තා කිරීමේ රාමුවක අඩුවක් පවතී.

ඉදිරි වසරවලදී වර්ධනය සමග හට ගත් ව්‍යාපාර සංකුලතා, කාර්යක්ෂම අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට කළමනාකරණය වෙත අවශ්‍යතාවක් ඇති කරයි.

ඒ අනුව, සමාගම විසින් ඉදිරි සැලසුමක් ස්ථාපිත කර, අනුමත කළ යුතුය. එහි සඳහන් අන්තර්ගතය පරිදි, එකී සැලසුම හරහා එහි අරමුණු, සම්පත්, විෂය පථය, අවදානම් තක්සේරුව, උපාය මාර්ග සහ සමාලෝචන කාලසීමාවන් සාකච්ඡා කරනු ලැබිය යුතු අතර, සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳ සන්නිවේදනය සහ සොයාගැනීම්, සංවරණය කළ හැකි අයිතම, තෘප්තිමත් කිරීමේ සමීක්ෂණ ආදිය උදෙසා මූලපත්‍ර ස්ථාපිත කළ යුතුය.

කාර්යක්ෂම අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් හරහා සමාගමේ පහත සඳහන් ක්ෂේත්‍ර ආවරණය කළ යුතුය.

- ගෙවීම්/වියදම්
- අමුද්‍රව්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය/පාරිභෝගික භාණ්ඩ හා අනෙකුත් අදාළ සේවාවන්
- මානව සම්පත් ක්‍රියාවලීන් ඇතුළත් පඩිපත සැකසීම
- ස්ථාවර වත්කම්
- නිෂ්පාදන ක්‍රියාවලිය
- ගබඩා ආශ්‍රිත කාර්යයන්
- නිෂ්පාදන බෙදාහැරීම
- තොරතුරු පද්ධති

14. ක්‍රියාවලි අත්පොත්හි හිඟකම

දැනට සමාගම සතුව ක්‍රියාවලි අත්පොත් නොවේ. මිලග වසරවලදී සිය මෙහෙයුම් විහිදුවාලීමට සමාගම අපේක්ෂා කරන හෙයින්, සංකීර්ණ සහ පුනරාවර්තන ගනුදෙනු සඳහා නිරවද්‍ය හා ස්ථාවර ගිණුම්කරණ විසඳුමක් තහවුරු කිරීම පිණිස ක්‍රියාවලි අත්පොත මහෝපකාරී වේ.

සමාගමේ ඵදිනෙදා මෙහෙයුම්හි වඩා වැදගත් මූල්‍ය සහ ගිණුම්කරණ අංශ හා ගනුදෙනු කිරීම පිණිස යෝග්‍ය අත්පොතක් සංවර්ධනය කළ යුතු බවට අපි යෝජනා කරමු. මෙම අත්පොත අනවශ්‍ය ලෙස සංකීර්ණ විය යුතු හෝ සකස් කිරීමේදී කාලය නාස්ති නොවිය යුතුය. මෙම අත්පොත, සියලුම සේවකයින් හට ප්‍රයෝජනවත් පරිශීලන මාධ්‍යයක් ලෙස ක්‍රියා කළ හැකිය. සංවිධානය පුරාම ඒකාකාරී බව සහ ස්ථාවර බව ස්ථාපිත කිරීම සඳහා මෙය මාර්ගෝපදේශනය සපයනු ලබන අතර, නව ක්‍රියාවලීන් ඇති කරමින් වත්මන් ක්‍රියාවලි ඇගයීමේදී මෙය ආධාර වන අතර, නව කාර්ය මණ්ඩල පුහුණු කිරීමේදී උපකාරී වන බව තහවුරු කළ යුතුය.

වඩාත්ම කාර්යක්ෂම වීම උදෙසා, පහත දැක්වෙන අංශ අවම වශයෙන් අත්පොත තුළ අන්තර්ගත විය යුතු බව අපි විශ්වාස කරමු.

- වගකීම් ප්‍රකාශය සහ ගිණුම්කරණ කාර්යයන්හි ප්‍රස්තාර
- තනතුරු, රාජකාරි සහ වගකීම් විස්තරය
- ප්‍රමිත හා පුනරාවර්තන ගිණුම් තැබීම් ආදී මූලික ගනුදෙනුවල විස්තර කිරීම් සහ පෙන්වාදීම් ඇතුළත්, අනුගමනය කළ යුතු ක්‍රම, ක්‍රියාවලි සහ පාලනය කිරීම් පිළිබඳ විස්තර
- ගිණුම් ප්‍රස්තාර
- සකස් කිරීමේදී සහ දත්ත වෙළඳාම ලෙස ඇතුළත් කිරීමේදී යොදා ගත යුතු වෙනත් යම් ඉහළ මට්ටමේ ලේඛන හෝ ආකෘතිවල විස්තර